

# විදුලි මාර්ග සඳහා අවශ්‍ය මාර්ග අවසරය සහ ගස් හෝ අතු කපා බීම හෙලීම සම්බන්ධයෙන් වන මාර්ගෝපදේශයන්

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලදී.

සංස්කරණය 3.0

යොමුව: PUC/E/RA/GUI/01

දිනය: 2013 ඔක්තෝබර් 17

---

2013 ඔක්තෝබර් මස 17 වන දින කොමිෂන් සභාව විසින් අනුමත කරනු ලැබූ මෙම මාර්ගෝපදේශයන් (2013 අංක 31 දරන පනත මගින් සංශෝධිත) 2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනත ප්‍රකාරව සකස් කරනු ලැබ ඇත. බලපත්‍රලාභීන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් උක්ත පනත ප්‍රකාරව ඔවුන්ට පැවරී ඇති බලතල සහ කාර්යයන් ක්‍රියාවෙහි යෙදවීමේදී මෙම මාර්ගෝපදේශයන් අනුගමනය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. කොමිෂන් සභාව විසින් මේ සම්බන්ධයෙන් මේ දක්වා නිකුත් කොට ඇති සියළුම මාර්ගෝපදේශයන් මෙමගින් අවලංගු කෙරේ.



# අන්තර්ගතය

අර්ථ නිරූපණයන්.....	1
1 වන කොටස – හැඳින්වීම .....	3
2 වන කොටස – මාර්ග අවසරය සම්බන්ධ මාර්ගෝපදේශ .....	5
3 වන කොටස – ගස් හෝ අතු කපා බීම හෙලීම සම්බන්ධ මාර්ගෝපදේශ.....	9
4 වන කොටස – ඉඩමකට හෝ පරිශ්‍රයකට ඇතුළුවීම .....	11
5 වන කොටස – මහජනතාව සඳහා තොරතුරු.....	13
6 වන කොටස – පොදු මාර්ගෝපදේශ .....	16
I වන පරිශිෂ්ටය – මාර්ග අවසරය ඉල්ලුම් කරමින් ලබා දෙන දැන්වීම .....	19
II වන පරිශිෂ්ටය – මාර්ග අවසර ගිවිසුම .....	21
III වන පරිශිෂ්ටය – විදුලි මාර්ගයක් සවිකිරීමට/සවිකර තබාගැනීමට බලය ලබා ගැනීම සඳහා වන අයදුම් පත්‍රය.....	23
IV වන පරිශිෂ්ටය – මාර්ග අවසරය අත්කරගැනීම සඳහා වන නිර්දේශය .....	25
V වන පරිශිෂ්ටය – ගස් හෝ අතු කපා දමන ලෙස නියම කරමින් ලබා දෙන දැන්වීම ..	27
VI පරිශිෂ්ටය – ගස් හෝ අතු කපා දැමීමට අදාළ කාරණයක් ප්‍රාදේශීය ලේකම් වෙත යොමු කිරීම.....	29
VII පරිශිෂ්ටය – ඉඩමකට හෝ පරිශ්‍රයකට අපේක්ෂිත ඇතුළුවීම පිළිබඳ දැන්වීම .....	31



# අර්ථ නිරූපණයන්

‘වාසස්ථානය’ යන්නෙන්, පුද්ගලික වාසස්ථානයක් ලෙස පදිංචි වී සිටින, (පදිංචි වී නොමැතිනම්) අවසාන කාලයේ පදිංචිව සිටි හෝ පදිංචිය පිණිස යෝජිත ගොඩනැගිල්ලක් හෝ ගොඩනැගිල්ලක කොටසක් අදහස් වේ.

‘බෙදාහැරීම’ යන්නෙන්, (මුළුමනින්ම හෝ ප්‍රධාන වශයෙන්) අඩු වෝල්ටීයතාවයෙන් යුතු විදුලි මාර්ග හා විදුලි පිරියත වලින් සමන්විත වන සහ යම් පරිශ්‍රයකට හෝ වෙනත් යම් බෙදාහැරීමේ පද්ධතියකට විදුලි බලය ගෙන යාම සඳහා භාවිතා කරනු ලබන පද්ධතියක් ඇසුරෙන් විදුලි බලය බෙදාහැරීම අදහස් වේ.

‘විදුලි මාර්ගය’ යන්නෙන්, පොළව යටින් වුව ද පොළව උඩින් වුව ද යම් කාර්යයක් සඳහා විදුලි බලය ගෙන යාම සඳහා භාවිතා කරන රැහැනක් අදහස් කරනු ලබන අතර, පද සම්බන්ධය අනුව වෙනත් අර්ථයක් අවශ්‍ය වුවහොත් මිස, ඊට පහත සඳහන් දෑ ද ඇතුළත් වේ –

- (අ) ඒ රැහැන තිබෙන්නේ, ඊට ආධාරක වන්නේ, ගෙන යන්නේ හෝ දරා සිටින්නේ නැතහොත් තිබිය හැක්කේ, ආධාර විය හැක්කේ, ගෙන යනු ලැබිය හැක්කේ හෝ දරා සිටිය හැක්කේ කවර ඉදි කිරීමක්, කණුවක්, වෙනත් දෙයක් ඇතුළත, මත, වෙනත් හෝ තුළින් ද ඒ ඉදි කිරීම, කණුව හෝ වෙනත් දෙය ඇතුළුව, එහෙත් ඒවාට පමණක් සීමා නොවී, එවැනි රැහැනක් සඳහා වන ආධාරකයක් ද;
- (ආ) විදුලි බලය ගෙන යාමේ කාර්යය සඳහා එවැනි යම් රැහැනකට සම්බන්ධ කර ඇති යම් උපකරණයක් ද; සහ
- (ඇ) ඒ රැහැන වට කරන්නා වූ හෝ ඊට ආධාරක වන්නා වූ නැතහොත් ඒ රැහැන වට කිරීමට යෙදුනේ හෝ ආධාරක වූයේ නැතහොත් ඒ මාර්ගයට සමීප දුරකින් සවි කරන ලද්දේ නැතහොත් ඒ සමඟ ආශ්‍රිතව ආධාරක පිණිස සිටින්නේ, ගෙන යන්නේ හෝ දරා සිටින්නේ කවර කම්බියක්, කේබලයක්, නලයක්, පයිප්පයක් හෝ වෙනත් සමාන දෙයක් ද (එහි කොපුව, පරිවරණය හෝ වැස්ම ඇතුළුව) ඒ කම්බිය, කේබලය, නලය, පයිප්පය හෝ වෙනත් සමාන දෙය.

‘විදුලි පිරියත’ යන්නෙන් –

- (අ) විදුලි රැහැනක්;
- (ආ) යම් පරිශ්‍රයකට සපයන ලද විදුලියේ ප්‍රමාණය සහතික ලෙස දැනගැනීම සඳහා භාවිතා කෙරෙන මීටරයක්; හෝ
- (ඇ) පාරිභෝගිකයකුගේ පාලනය යටතේ පවතින යම් විදුලි උපකරණයක්, හැර විදුලිය උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදාහැරීම හෝ සැපයීම සඳහා භාවිතා කරන හෝ ඒ හා සම්බන්ධිත වූ යම් පිරියතක්, ආම්පන්නයක්, උපකරණයක් හෝ උපාංගයක් අදහස් වේ.

‘විදුලිබල පනත’ යන්නෙන්, (2013 අංක 31 දරන පනත මගින් සංශෝධනය කරන ලද) 2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනත අදහස් වේ.

‘බලපත්‍රලාභියා’ යන්නෙන්, විදුලි බලය උත්පාදනය, සම්ප්‍රේෂණය හෝ බෙදා හැරීම සඳහා බලපත්‍රයක් ලබාදී ඇති පුද්ගලයෙක් අදහස් වේ.

‘පරිශ්‍රය’ යන්නෙන්, යම් ඉඩමක්, ගොඩනැගිල්ලක් හෝ ඉදිකිරීමක් අදහස් වේ.

‘සැපයීම’ යන්නෙන්, (බලපත්‍රලාභියකුගේ බලපත්‍රය මගින් බලය දී ඇති කාර්යයන් කරගෙන යාම සඳහා බලපත්‍රලාභියා විසින් පදිංචියට ගෙන ඇති පරිශ්‍රයකට හැර) යම් පරිශ්‍රයකට විදුලි බලය සැපයීම අදහස් වේ. නමුත්, විදුලිබල තොග විකිණීම මෙයට අයත් නොවේ.

‘සම්ප්‍රේෂණය’ යන්නෙන්, (මුළුමනින්ම හෝ ප්‍රධාන වශයෙන්) අධි වෝල්ටීයතාවයෙන් යුතු විදුලි මාර්ග හා විදුලි පිරියත වලින් සමන්විත වන සහ විදුලි බලාගාරයක සිට විදුලි උපපොලකට, එක් විදුලි බලාගාරයක සිට තවත් විදුලි බලාගාරයකට හෝ එක් විදුලි උපපොලක සිට තවත් විදුලි උපපොලකට විදුලිය ගෙන යාම සඳහා භාවිතා කරනු ලබන පද්ධතියක් ඇසුරෙන් විදුලි බලය ප්‍රවාහනය කිරීම අදහස් වේ.

‘මාර්ග අවසරය’ යන්නෙන්, ඉඩමක් මත, යට හෝ උඩින් යම් විදුලි මාර්ගයක් සවි කිරීම හා සවි කර තැබීම පිණිස; සහ එම විදුලි මාර්ගය පරීක්ෂා කිරීම, නඩත්තු කිරීම, වෙනස් කිරීම, අළුත්වැඩියා කිරීම, ඉවත් කිරීම හෝ ප්‍රතිස්ථාපනය කිරීම සඳහා ඒ ඉඩමට ප්‍රවේශ වීම පිණිස; බලපත්‍රලාභියකුට ලබා දෙන අයිතිය අදහස් වේ.

# 1 වන කොටස – හැඳින්වීම

- 1.1 2002 අංක 35 දරන පනත යටතේ ස්ථාපනය කරනු ලැබූ (මෙහි මින්මතු “කොමිෂන් සභාව” යනුවෙන් හඳුන්වනු ලබන) ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව, ශ්‍රී ලංකාවෙහි විදුලිබල ක්ෂේත්‍රයේ ආර්ථික, ආරක්ෂක හා තාක්ෂණික නියාමන අධිකාරිය වේ. 2013 අංක 31 දරන පනත මගින් සංශෝධනය කරනු ලැබූ (මෙහි මින්මතු “විදුලිබල පනත” යනුවෙන් හඳුන්වනු ලබන) 2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනත ප්‍රකාරව, සියළු අවස්ථාවන්හි දී ම ශ්‍රී ලංකාව පුරා මනාව සම්බන්ධීකරණය කරන ලද, කාර්යක්ෂම සහ ලාභදායී විදුලිබල සැපයුම් පද්ධතියක් පවත්වාගෙන යනු ලබන බවට කොමිෂන් සභාව විසින් සහතික කළ යුතුය.
- 1.2 සිය බලපත්‍රලාභී ක්‍රියාකාරකම් කරගෙන යාම හා සම්බන්ධ යම් කාරණයක් සඳහා, යම් ඉඩමක් මත, යට හෝ උඩින් විදුලි මාර්ගයක් සවි කිරීමට හෝ සවි කර තබාගැනීමට බලපත්‍රලාභියකු හට අවශ්‍යතාවයක් ඇති විය හැකිය. එසේ සවි කරන ලද විදුලි මාර්ගයක් පරීක්ෂා කිරීම, නඩත්තු කිරීම, අළුත්වැඩියා කිරීම, වෙනස් කිරීම, ප්‍රතිස්ථාපනය කිරීම හෝ ඉවත් කිරීම සඳහා එම බලපත්‍රලාභියා හට අදාළ ඉඩමට ප්‍රවේශ වීමට ද අවශ්‍යතාවයක් ඇති වේ. යම් ඉඩමක් මත, යට හෝ උඩින් විදුලි මාර්ගයක් සවි කිරීමට හෝ සවි කර තබාගැනීමට මෙන්ම ඉහත කී අවශ්‍යතා සඳහා ඉඩමට ප්‍රවේශ වීමට ද බලපත්‍රලාභියා හට අදාළ ඉඩම් අයිතිකරුගෙන් හෝ පදිංචිකරුගෙන් අවසර ලබා ගත යුතු වේ. එසේ අදාළ ඉඩම් අයිතිකරුගෙන් හෝ පදිංචිකරුගෙන් අවශ්‍ය මාර්ග අවසරය ලබා ගැනීමේ දී සහ (අවසරය ලබා ගැනීමට අපොහොසත් වූ විටක දී) ඒ සඳහා අවශ්‍ය බලතල ලබාගැනීම සඳහා අයදුම් කිරීමේ දී බලපත්‍රලාභියා විසින් අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය විදුලිබල පනතේ I වන උපලේඛනයේ 3 වන සහ 5 වන අයිතමයන් මගින් දැක්වේ.
- 1.3 මාර්ග අවසරයක් ප්‍රදානය කිරීම වෙනුවෙන් යම් ඉඩමක අයිතිකරුවකු හෝ පදිංචිකරුවකු වෙත වන්දි ගෙවීමට සහ බලපත්‍රලාභියකු විසින් මාර්ග අවසරයකින් පවරන ලද යම් අයිතියක් ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් යම් තැනැත්තකු හට යම් ඉඩමක් හෝ වංචල දේපළක් භුක්ති විඳීමේ දී සිදු විය හැකි බාධාවන් වෙනුවෙන් එම තැනැත්තා හට වන්දි ගෙවීමට අදාළ විධිවිධාන, විදුලිබල පනතේ I වන උපලේඛනයේ 4 වන අයිතමය මගින් දැක්වේ.
- 1.4 බලපත්‍රලාභියකු විසින් සවි කර ඇති හෝ සවි කරමින් පවතින හෝ සවි කිරීමට නියමිත, යම් විදුලි රැහැනකට හෝ විදුලි පිරියතකට ඉතා සමීපව:
  - (අ) එකී රැහැනේ හෝ පිරියතේ සවිකිරීම, නඩත්තු කිරීම හෝ ක්‍රියාකාරිත්වය ට අවහිරවන හෝ බාධාවන පරිදි; හෝ
  - (ආ) මහජනතාවට අනතුරු ඇති කරන ප්‍රභවයක් සෑදෙන පරිදි,
 යම් ගසක් පවතින හෝ මතු පැවතිය හැකි අවස්ථාවක දී, ඉහත (අ) සහ (ආ) යටතේ දක්වා ඇති බලපෑම් මහහැරවීම සඳහා එම ගස කපා දැමීමට, එහි අතු හෝ මුල් කපා දැමීමට අවශ්‍යතාවයක් පැන නැඟිය හැක. විදුලිබල පනතේ I වන උපලේඛනයේ 6 වන අයිතමය මගින්, එසේ යම් ගසක් කපා දැමීමේ දී, එහි අතු හෝ මුල් කපා දැමීමේ දී, බලපත්‍රලාභියකු විසින් පිළිපැදිය යුතු ක්‍රියාපටිපාටිය දැක්වේ.
- 1.5 විදුලිබල පනතේ 2අ.(1)(ආ) වගන්තිය ප්‍රකාරව, එම පනතේ I වන උපලේඛනයේ 3, 4, 5 සහ 6 වන අයිතමයන් යටතේ කොමිෂන් සභාව වෙත පැවරී ඇති ඕනෑම බලතලයක් ප්‍රාදේශීය ලේකම්වරයෙකු වෙත පවරනු ලැබිය හැකි අතර, ඒ අනුව එකී උපලේඛනයේ 4 වන සහ 6 වන අයිතමයන් යටතේ කොමිෂන් සභාව වෙත පවරා ඇති බලතල ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත පවරා ඇත.

1.6 මෙම ලේඛනයේ අරමුණු පහතින් දැක්වේ:

- (අ) පහත කාරණා සඳහා ප්‍රාදේශීය ලේකම්වරුන් වෙතින් අවසර ඉල්ලුම් කරන බලපත්‍රලාභීන් වෙත මාර්ගෝපදේශ ලබා දීම:
  - (i) යම් ඉඩමක් මත, යටින් හෝ උඩින් විදුලි මාර්ගයක් සවිකිරීම හෝ සවි කර තබා ගැනීම; සහ
  - (ii) යම් විදුලි මාර්ගයක හෝ පිරිසතක සවි කිරීම, නඩත්තු කිරීම හෝ ක්‍රියාකාරීත්වය ට අවහිර කරන හෝ බාධා කරන පරිදි පිහිටා ඇති හෝ මහජනතාවට අනතුරු ඇති කරන ප්‍රභවයක් සෑදෙන පරිදි පිහිටා ඇති, යම් ගසක් කපා දැමීම හෝ එහි අතු හෝ මුල් කපා දැමීම.
  
- (ආ) පහත කාරණා සඳහා විදුලිබල පනත මගින් පවරා ඇති බලතල ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත මාර්ගෝපදේශ ලබා දීම:
  - (i) ඉහත (අ) (i) යටතේ විස්තර කරන ලද කාර්යයන් කරගෙන යාම සඳහා බලපත්‍රලාභියාට බලය දීම හෝ එම කාර්යයන් කරගෙන යෑමෙන් බලපත්‍රලාභියා වැළැක්වීම; සහ
  - (ii) මාර්ග අවසරයක් අත්කර ගැනීම අවශ්‍යතාවයක් බවට එළඹ ඇතැයි සෑහීමකට පත්වන අවස්ථාවක දී එයට අදාළ නිර්දේශයන් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කිරීම;
  
- (ඇ) පහත කාරණා සඳහා විදුලිබල පනතේ I වන උපලේඛනයේ 4 වන අයිතමය යටතේ කොමිෂන් සභාව වෙත පවරා තිබූ බලතල පවරනු ලැබූ ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් එම බලතල ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මාර්ගෝපදේශ ලබා දීම:
  - (i) විදුලි මාර්ගයක් සවි කිරීම හෝ සවිකර තබා ගැනීම සඳහා මාර්ග අවසරය ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් ඉඩම් අයිතිකරුවකු හට බලපත්‍රලාභියෙකු වෙතින් අයකරගත හැකි වන්දියේ ප්‍රමාණය තීරණය කිරීම,
  - (ii) බලපත්‍රලාභියකු විසින් මාර්ග අවසරයකින් පවරන ලද යම් අයිතියක් ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් යම් තැනැත්තෙකු හට යම් ඉඩමක් හෝ වංචල දේපළක් භුක්ති විඳීමේ දී බාධා කිරීමක් සිදු වූ අවස්ථාවක, ඒ බාධා වීම සම්බන්ධයෙන් එම තැනැත්තා හට බලපත්‍රලාභියා වෙතින් අයකරගත හැකි වන්දියේ ප්‍රමාණය තීරණය කිරීම
  - (iii) ඉහත (අ) සහ (ආ) අයිතමයන් යටතේ, බලපත්‍රලාභියකු විසින් යම් තැනැත්තකු හට යම් වන්දියක් ගෙවීමට යටත්ව සිටින්නේ දැයි තීරණය කිරීම පිණිස, ස්වකීය අභිමතය පරිදි හෝ බලපෑමකට ලක් වූ තැනැත්තකුගේ ඉල්ලීම මත පරීක්ෂණ පැවැත්වීම
  
- (ඈ) යම් ගසක්, එහි අතු හෝ මුල් කපා දැමීම සඳහා බලපත්‍රලාභියකුට ඉඩ දීමට සහ ඒ සම්බන්ධයෙන් (අදාළ ගස වැඩෙමින් පවත්නා) ඉඩම් අයිතිකරුවන් හෝ පදිංචිකරුවන් විසින් බලපත්‍රලාභියකු වෙත ගෙවිය යුතු යම් වියදමක් (ඇත්නම්) නිශ්චය කිරීමට, කරුණු විමසා බැලීම පිණිස පාර්ශවකරුවන්ට අවස්ථාවක් දීමෙන් පසු, නියමයන් නිකුත් කිරීම සඳහා විදුලිබල පනතේ I වන උපලේඛනයේ 6 වන අයිතමය යටතේ කොමිෂන් සභාව වෙත පවරා තිබූ බලතල පවරන ලැබූ ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් එම බලතල ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මාර්ගෝපදේශ ලබා දීම
  
- (ඉ) විදුලි මාර්ග සවි කිරීම සඳහා මාර්ග අවසරය ලබා දීම හෝ නොදීම (අදාළ ක්‍රියාපටිපාටීන් ද ඇතුළත්ව) සහ බලපත්‍රලාභීන් විසින් යම් ගසක්, එහි අතු හෝ මුල් කපා දැමීම පිළිබඳව ඉඩම් අයිතිකරුවන්ට, පදිංචිකරුවන්ට සහ මහජනතාවට තොරතුරු ලබාදීම.



## 2 වන කොටස – මාර්ග අවසරය සම්බන්ධ මාර්ගෝපදේශ

මාර්ග අවසරයක් ලබා ගැනීම සුරක්ෂිත කර ගැනීම සඳහා බලපත්‍රලාභියකුට අවශ්‍යතාවයක් පැන නැඟිය හැකි අවස්ථාවන් දෙක (2) ක් පවතී:

1. නව විදුලි මාර්ගයක් සවි කිරීමට අවශ්‍යව ඇති විටක; හෝ
2. යම් ඉඩමක් මත, යටින් හෝ උඩින් දැනට පවතින විදුලි මාර්ගයක් ඉවත් කරගන්නා ලෙස ඉඩමේ අයිතිකරු හෝ පදිංචිකරු විසින් ඉල්ලීමක් කර ඇති විටක.

### 2.1 නව විදුලි මාර්ගයක් සවි කිරීම

(අ) බලපත්‍රලාභියා විසින්, අවශ්‍ය මාර්ග අවසරය ලබා දෙන ලෙස ඉල්ලමින්, ඉඩමේ පදිංචිකරු/කාරිය වෙත අවම වශයෙන් දින විසි එක (21) ක දැන්වීමක් (I වන පරිශිෂ්ටයෙහි දැක්වෙන ආකෘතියට අනුකූලව) ලබා දිය යුතුය.

(ආ) ඉඩමේ පදිංචිකරු එහි අයිතිකරු ද නොවන අවස්ථාවකදී, ඉහත (අ) පරිච්ඡේදය යටතේ ලබා දෙන ලද යම් දැන්වීමක පිටපතක් ඉඩමේ අයිතිකරුට ද ලැබෙන බවට බලපත්‍රලාභියා විසින් වගබලාගත යුතුය. එසේ ලබා දෙන දැන්වීම ඉඩමේ පදිංචිකරු වෙත (සහ පදිංචිකරු එහි අයිතිකරු ද නොවන අවස්ථාවක එහි පිටපතක් ඉඩමේ අයිතිකරු වෙත) ලැබුණු බවට බලපත්‍රලාභියා විසින් සහතික කර ගත යුතුය.

(ඇ) ඉහත (අ) පරිච්ඡේදය යටතේ යම් දැන්වීමක් ලබාදීමෙන් අනතුරුව, අවශ්‍ය මාර්ග අවසරය ලබාගැනීම සඳහා බලපත්‍රලාභියා විසින් සියළුම සාධාරණ ප්‍රයත්නයන් ගත යුතුය. බලපත්‍රලාභියාට පිළිගතහැකි නියමයන් සහ කොන්දේසිවලට යටත්ව අවශ්‍ය මාර්ග අවසරය ලබාගැනීමට හැකි අවස්ථාවක දී, පාර්ශ්වයන් විසින් (II වන පරිශිෂ්ටයෙහි දැක්වෙන ආකෘතියට අනුකූලව) ගිවිසුමකට ඇතුළත් විය යුතුය. කෙසේවෙතත් බලපත්‍රලාභියා විසින්, අවම තරමින්, මාර්ග අවසරය ලබා දෙන ලෙස ඉල්ලමින් නිකුත් කළ දැන්වීම සම්බන්ධයෙන්, ඉඩමේ පදිංචිකරුගේ (හෝ පදිංචිකරු එහි අයිතිකරු ද නොවන අවස්ථාවක, අයිතිකරුගේ) ප්‍රතිචාරය ලබා ගැනීම සාධාරණ වේ.

(ඈ) මාර්ග අවසරය ලබාගැනීමට දරනු ලැබූ සියළු සාධාරණ ප්‍රයත්නයන් අසාර්ථක වී ඇති අවස්ථාවක දී, බලපත්‍රලාභියා විසින් අදාළ විදුලි මාර්ගය සවි කිරීමට බලය ඉල්ලමින්, අදාළ ප්‍රාදේශීය ලේකම්වරයා වෙත (III වන පරිශිෂ්ටයෙහි දැක්වෙන ආකෘතියට අනුකූලව) අයදුම් පත්‍රයක් ඉදිරිපත් කළ යුතුය. මාර්ග අවසරය ලබාගැනීම සඳහා බලපත්‍රලාභියා විසින් දරන ලද ප්‍රයත්නයන්ට අදාළ තොරතුරු එම අයදුම් පත්‍රය සමඟ බලපත්‍රලාභියා විසින් ඉදිරිපත් කළ යුතුය.

(ඉ) එසේ බලපත්‍රලාභියා විසින් අයදුම් පත්‍රයක් යොමු කිරීමෙන් සති හය (6) ක කාලයක් ඇතුළත, අදාළ ඉඩමේ අයිතිකරුට හෝ පදිංචිකරුට කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබා දීමට පරීක්ෂණයක් පැවැත්වීමෙන් පසුව, ප්‍රාදේශීය ලේකම් විසින්:

- අ. කොන්දේසි විරහිතව හෝ ඔහු හෝ ඇය විසින් සුදුසු යැයි සලකනු ලබන යම් පිරිවිතරයන්ට, කොන්දේසිවලට සහ නියමයන්ට යටත්ව විදුලි මාර්ගය සවි කිරීමට බලපත්‍රලාභියාට බලය දීම;
- ආ. විදුලි මාර්ගය සවිකිරීමෙන් බලපත්‍රලාභියා වැළැක්වීම; හෝ
- ඇ. බලපත්‍රලාභියාට සිය බලපත්‍රයෙන් බලය දෙන ලද කාර්යයන් කරගෙන යාමේ කාර්යය සඳහා මාර්ග අවසරය අත්කර ගැනීම අවශ්‍යතාවයන් බවට එළඹ ඇතැයි සැකීමකට පත්වන අවස්ථාවක දී එයට අදාළ ඔහුගේ හෝ ඇයගේ නිර්දේශය (IV වන පරිශිෂ්ටයෙහි දැක්වෙන ආකෘතියට අනුකූලව) කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කිරීම; කළ යුතුය.

(ඊ) කෙසේවෙතත්, අදාළ ඉඩම වාසස්ථානයකින් ආවරණය වී තිබෙන හෝ ඒ ඉඩමෙහි වාසස්ථානයක් ඉදි කිරීම සඳහා අදාළ නීති යටතේ සැලසුම් අවසරය ප්‍රදානය කර ඇති අවස්ථාවකදී, ප්‍රාදේශීය ලේකම්වරයා විසින් මාර්ග අවසරයක් අත්කර ගැනීම සඳහා වන නිර්දේශයක් ඉදිරිපත් නොකළ යුතුය.

(උ) මාර්ග අවසරයක් අත් කර ගැනීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්වරයකු වෙතින් නිර්දේශයක් ලැබුණු පසු සහ බලපත්‍රය යටතේ බලපත්‍රලාභියාට කරගෙන යාමට බලය දෙන ලද කාර්යයන් කරගෙන යාම පිණිස අදාළ ඉඩම මත, යටින් හෝ උඩින් විදුලි මාර්ගය සවි කිරීමට අවශ්‍යයැයි හෝ යොග්‍යයැයි සැනීමට පත්වීමෙන් පසු, කොමිෂන් සභාව විසින් එම අත්කර ගැනීම පිළිබඳව අමාත්‍යවරයා වෙත නිර්දේශය ඉදිරිපත් කළ යුතුය. ඉන්පසුව, ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නියමයක් මඟින් ඒ අත්කර ගැනීම අමාත්‍යවරයා විසින් අනුමත කරනු ලැබිය යුතු අතර ඉන්මතු මාර්ග අවසරය පොදු කටයුත්තක් සඳහා අවශ්‍ය වූවක් ලෙස සලකනු ලැබිය යුතු වන අතර එය ඉඩම් අත්පත් කර ගැනීමේ පනත යටතේ අත්කරගෙන බලපත්‍රලාභියාට පවරනු ලැබිය යුතුය. එම අත්කර ගැනීම වෙනුවෙන් ගෙවිය යුතු වූ යම් මුදලක් බලපත්‍රලාභියා විසින් ගෙවනු ලැබිය යුතුය.

2.2 යම් ඉඩමක අයිතිකරුවකු හෝ පදිංචිකරුවකු විසින් එම ඉඩම මත, යටින් හෝ උඩින් දැනට සවි කොට පවත්නා විදුලි මාර්ගයක් ඉවත් කරගන්නා ලෙස ඉල්ලීමක් කිරීම

(අ) විදුලිබල පනතේ I වන උපලේඛනයේ 3 වන අයිතමය යටතේ ප්‍රදානය කරන ලද හෝ පාර්ශ්වයන් අතර එකඟත්වයෙන් ලබා දෙන ලද යම් මාර්ග අවසරයක්:

- (i) මාර්ග අවසරයේ නිශ්චිතව සඳහන් කාලසීමාව ඉක්ම යාමෙන් අවසන් වනු ලබන අවස්ථාවක;
- (ii) මාර්ග අවසරයේ අන්තර්ගත නියමයකට අනුකූලව ඉඩමේ අයිතිකරු හෝ පදිංචිකරු විසින් අවසන් කරනු ලබන අවස්ථාවක; හෝ
- (iii) මාර්ග අවසරය ලබා දීමෙන් පසු ඉඩමේ අයිතිය හෝ පදිංචිය වෙනස්වීම හේතුවෙන්, එය ඉඩමේ අයිතිකරු හෝ පදිංචිකරු කෙරෙහි බන්ධනය වීම අවසන් වන අවස්ථාවක දී,  
ඉඩමේ අයිතිකරු හෝ පදිංචිකරු විසින් යම් විදුලි මාර්ගයක් ඉවත්කරන ලෙස බලපත්‍රලාභියාට දැන්වීමක් දෙනු ලැබිය හැකිය.

(ආ) ඉඩම් අයිතිකරුවකු හෝ පදිංචිකරුවකු වෙතින් එවැනි දැන්වීමක් ලැබුන විටක දී, අදාළ විදුලි රැහැන ඉඩම මත, යටින් හෝ උඩින් තවදුරටත් සවි කර තබාගැනීමට බලපත්‍රලාභියා හට අවශ්‍ය නම්, ඒ සඳහා අවශ්‍ය මාර්ග අවසරය ලබා ගැනීම සඳහා බලපත්‍රලාභියා විසින් සියළු සාධාරණ ප්‍රයත්නයන් ගත යුතුය.

(ඇ) මාර්ග අවසරය ලබාගැනීමට දරනු ලැබූ සියළු සාධාරණ ප්‍රයත්නයන් අසාර්ථක වී ඇති අවස්ථාවක දී, බලපත්‍රලාභියා විසින් අදාළ විදුලි මාර්ගය සවි කිරීමට බලය ඉල්ලමින්, අදාළ ප්‍රාදේශීය ලේකම්වරයා වෙත (III වන පරිශිෂ්ටයෙහි දැක්වෙන ආකෘතියට අනුකූලව) අයදුම් පත්‍රයක් ඉදිරිපත් කළ යුතුය. මාර්ග අවසරය ලබාගැනීම සඳහා බලපත්‍රලාභියා විසින් දරන ලද ප්‍රයත්නයන්ට අදාළ තොරතුරු එම අයදුම් පත්‍රය සමඟ බලපත්‍රලාභියා විසින් ඉදිරිපත් කළ යුතුය.

(ඈ) එසේ බලපත්‍රලාභියා විසින් අයදුම් පත්‍රයක් යොමු කිරීමෙන් සති හය (6) ක කාලයක් ඇතුළත, අදාළ ඉඩමේ අයිතිකරුට හෝ පදිංචිකරුට කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබා දීමට පරීක්ෂණයක් පැවැත්වීමෙන් පසුව, ප්‍රාදේශීය ලේකම් විසින්:

- අ. කොන්දේසි විරහිතව හෝ ඔහු හෝ ඇය විසින් සුදුසු යැයි සලකනු ලබන යම් පිරිවිතරයන්ට, කොන්දේසිවලට සහ නියමයන්ට යටත්ව විදුලි මාර්ගය සවි කර තබාගැනීමට බලපත්‍රලාභියාට බලය දීම;
- ආ. විදුලි මාර්ගය සවි කර තබා ගැනීමෙන් බලපත්‍රලාභියා වැළැක්වීම; හෝ

ඇ. බලපත්‍රලාභියාට සිය බලපත්‍රයෙන් බලය දෙන ලද කාර්යයන් කරගෙන යාමේ කාර්යය සඳහා මාර්ග අවසරය අත්කර ගැනීම අවශ්‍යතාවයක් බවට එළඹ ඇතැයි සැනීම්කට පත්වන අවස්ථාවක දී එයට අදාළ ඔහුගේ හෝ ඇයගේ නිර්දේශය (IV වන පරිශිෂ්ටයෙහි දැක්වෙන ආකෘතියට අනුකූලව) කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කිරීම; කළ යුතුය.

(ඉ) මාර්ග අවසරයක් අත් කර ගැනීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්වරයකු වෙතින් නිර්දේශයක් ලැබුණු පසු සහ බලපත්‍රය යටතේ බලපත්‍රලාභියාට කරගෙන යාමට බලය දෙන ලද කාර්යයන් කරගෙන යාම පිණිස අදාළ ඉඩම මත, යටින් හෝ උඩින් විදුලි මාර්ගය සවි කිරීමට අවශ්‍යයැයි හෝ යෝග්‍ය යැයි සැනීමට පත්වීමෙන් පසු, කොමිෂන් සභාව විසින් එම අත්කර ගැනීම පිළිබඳව අමාත්‍යවරයා වෙත නිර්දේශය ඉදිරිපත් කළ යුතුය. ඉන්පසුව, ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නියමයක් මඟින් ඒ අත්කර ගැනීම අමාත්‍යවරයා විසින් අනුමත කරනු ලැබිය යුතු අතර ඉන්මතු මාර්ග අවසරය පොදු කටයුත්තක් සඳහා අවශ්‍ය වූවක් ලෙස සලකනු ලැබිය යුතු වන අතර එය ඉඩම් අත්පත් කර ගැනීමේ පනත යටතේ අත්කරගෙන බලපත්‍රලාභියාට පවරනු ලැබිය යුතුය. එම අත්කර ගැනීම වෙනුවෙන් ගෙවිය යුතු වූ යම් මුදලක් බලපත්‍රලාභියා විසින් ගෙවනු ලැබිය යුතුය.

(ඊ) ඉහත (අ) පරිච්ඡේදයේ සඳහන් පරිදි ඉඩම් අයිතිකරුවකු හෝ පදිංචිකරුවකු විසින් දැන්වීමක් ලබා දීමෙන් මාස තුන (3) ක කාලපරිච්ඡේදයක් ඇතුළත, බලපත්‍රලාභියා විසින්:

- (i) ඉහත (ඇ) පරිච්ඡේදයේ සඳහන් පරිදි ප්‍රාදේශීය ලේකම් වෙත අයදුම්පත්‍රයක් ඉදිරිපත් කිරීමට අසමත් වන අවස්ථාවක;
  - (ii) ඉහත (ඇ) පරිච්ඡේදයේ සඳහන් පරිදි ප්‍රාදේශීය ලේකම් වෙත අයදුම්පත්‍රයක් ඉදිරිපත් කොට තිබුණ ද, ප්‍රාදේශීය ලේකම් විසින් එම අයදුම්පත්‍රය ප්‍රතික්ෂේප කර ඇති අවස්ථාවක; හෝ
  - (iii) විදුලිබල පනතේ I වන උපලේඛනයේ 7 වන අයිතමය යටතේ ඉඩම අනිවාර්යයෙන් මිලදී ගැනීමට බලය ලැබෙන පරිදි වූ නියෝගයක් ලබාගැනීමට අසමත්වන අවස්ථාවක;
- බලපත්‍රලාභියා විසින් කාල සීමාව අවසානයේ දී, නැතහොත් ඉහත (ii) අනුච්ඡේදයේ පරිදි ප්‍රාදේශීය ලේකම් ගේ තීරණයේ දිනයේ සිට මාසයක කාල සීමාවක් අවසානයේ දී හෝ ප්‍රාදේශීය ලේකම් විසින් නිශ්චිතව දක්වනු ලබන ඊට වඩා දීර්ඝ කාල සීමාවක් අවසානයේ දී, දැන්වීමට අනුකූලව විදුලි මාර්ගය ඉවත් කර ගත යුතුය.

2.3 මාර්ග අවසරයක් ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් වන වන්දි

(අ) විදුලිබල පනතේ I වන උපලේඛනයේ 3 වන අයිතමය යටතේ බලපත්‍රලාභියකුට මාර්ග අවසරයක් (ප්‍රාදේශීය ලේකම්වරයෙක් විසින් දෙන ලද බලය මත හෝ ඉඩම් අත් කර ගැනීමේ පනත යටතේ අත්පත් කරගැනීම මත) ප්‍රදානය කෙරෙන අවස්ථාවක දී, ඉඩමේ අයිතිකරු හට ප්‍රාදේශීය ලේකම් විසින් තීරණය කරනු ලැබිය හැකි සාධාරණ වන්දියක් අයකර ගනු ලැබිය හැක. එබැවින්, ඉහත 2.1 (ඉ) අනුච්ඡේදය සහ 2.2 (ඇ) අනුච්ඡේදය යටතේ, ප්‍රාදේශීය ලේකම් විසින් පවත්වනු ලබන පරීක්ෂණයක දී ඉඩම් අයිතිකරු විසින් (බලපත්‍රලාභියා වෙත මාර්ග අවසරය ලබා දීම සඳහා යෝජිත කොන්දේසි යටතේ) යෝජනා කොට ඇති වන්දි මුදලේ ප්‍රමාණය සම්බන්ධයෙන් නිසි සැලකිල්ල දැක්විය යුතුය.

(ආ) බලපත්‍රලාභියකු විසින් මාර්ග අවසරයකින් පවරන ලද යම් අයිතියක් ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් යම් ඉඩමකට හෝ වංචල දේපලකට යම් හානියක් සිදුවන අවස්ථාවක, එම ඉඩම හෝ වංචල දේපළ කෙරෙහි සම්බන්ධතාව ඇති යම් තැනැත්තකු විසින් එම අලාභහානිය සම්බන්ධයෙන් බලපත්‍රලාභියාගෙන් සාධාරණ වන්දි මුදලක් අය කර ගනු ලැබිය හැකිය.

- (ඇ) බලපත්‍රලාභියකු විසින් මාර්ග අවසරයකින් පවරන ලද යම් අයිතියක් ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් යම් තැනැත්තෙකු හට යම් ඉඩමක් හෝ වංචල දේපළක් භුක්ති විඳීමේ දී බාධා කිරීමක් සිදු වූ අවස්ථාවක, ඒ බාධා වීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම් විසින් තීරණය කරනු ලැබිය හැකි යම් වන්දි මුදලක් ඔහුට හෝ ඇයට බලපත්‍රලාභියාගෙන් අය කර ගත හැකිය.
- (ඈ) ඉහත (අ), (ආ) සහ (ඇ) පරිච්ඡේද යටතේ, බලපත්‍රලාභියකු විසින් යම් තැනැත්තකු හට යම් වන්දියක් ගෙවීමට යටත්ව සිටින්නේ දැයි තීරණය කිරීම පිණිස, ස්වකීය අභිමතය පරිදි හෝ බලපෑමකට ලක් වූ තැනැත්තකුගේ ඉල්ලීම මත අවශ්‍ය පරිදි පරීක්ෂණ පැවැත්වීමට ප්‍රාදේශීය ලේකම් හට හැකියාවක් ඇත.
- (ඉ) ඉහත (ඇ) පරිච්ඡේදය යටතේ පවත්වනු ලබන, යම් පරීක්ෂණයක් අවසානයේ දී බලපත්‍රලාභියකු විසින් යම් පාර්ශවයකට වන්දි මුදලක් ගෙවිය යුතු වන්නේ ද සහ, එසේ ගෙවිය යුතු නම්, ගෙවිය යුතු වන්දි මුදලේ ප්‍රමාණය තීරණය කිරීමෙන් අනතුරුව; ප්‍රාදේශීය ලේකම් විසින් සිය තීරණය, වන්දි ඉල්ලා සිටි හෝ ප්‍රදානය කරනු ලැබූ යම් තැනැත්තෙකුට සහ බලපත්‍රලාභියා වෙත ලිඛිතව දන්වා යැවිය යුතුය. ප්‍රාදේශීය ලේකම් ගේ එම දැන්වීම මගින් තම තීරණය සඳහා පාදක වූ හේතු කාරණාවන් ද පැහැදිලිව සඳහන් කළ යුතුය.
- (ඊ) මෙම කොටස යටතේ, වන්දි මුදලක් ගෙවීමට නොමැති බවට වූ ප්‍රාදේශීය ලේකම් ගේ තීරණයකින් පීඩාවට පත් වූ හෝ ප්‍රාදේශීය ලේකම් විසින් තීරණය කරන ලද වන්දි මුදලේ ප්‍රමාණය කෙරෙහි සෑහීමකට පත් නොවූ තැනැත්තකු විසින්, ඒ තැනැත්තා ඉල්ලා සිටින වන්දි මුදල හෝ ඒ තැනැත්තා ඉල්ලා සිටින වන්දි මුදල සහ ඒ තැනැත්තාට ගෙවිය යුතු බවට ප්‍රාදේශීය ලේකම් විසින් තීරණය කර ඇති වන්දි මුදල අතර වෙනස අය කර ගැනීම සඳහා (නිසි අධිකරණ බලය ඇති අධිකරණයක), බලපත්‍රලාභියාට විරුද්ධව නඩු පවරනු ලැබිය හැකිය. (මේ සම්බන්ධයෙන් වැඩි දුර විස්තර සඳහා කරුණාකර විදුලිබල පනතේ I වන උපලේඛනයේ 4 වන අයිතමයේ 5, 6 සහ 7 වන අයිතම බලන්න)

### 3 වන කොටස – ගස් හෝ අතු කපා බීම හෙලීම සම්බන්ධ මාර්ගෝපදේශ

(මෙම කොටස තුළ: ‘ගස්’ යන්නට, යම් පදුරක් ඇතුළත් වන අතර ‘කපා බීම හෙලීම’ සහ ‘අතු පැහීම’ යන්නෙහි අර්ථ ඒ අනුව තේරුම් ගත යුතුය; ‘ඉඩම’ යන්නෙන් ගස වැඩෙමින් පවතින්නා වූ ඉඩම අදහස් වේ.)

- 3.1 සවි කර ඇති හෝ සවි කරමින් පවතින හෝ සවි කිරීමට නියමිත, යම් විදුලි රැහැනක හෝ විදුලි පිරිසතක: සවිකිරීම, නඩත්තු කිරීම හෝ ඒවායේ ක්‍රියාකාරිත්වයට අවහිරවන හෝ බාධාවන පරිදි; හෝ මහජනතාවට අනතුරු ඇති කරන ප්‍රභවයක් සෑදෙන පරිදි, ඉතා සමීපව යම් ගසක් පවතින හෝ මතු පැවතිය හැකි අවස්ථාවක දී, එම ගස කපා දැමීමට, එහි අතු හෝ මුල් කපා දැමීමට නියම කරමින් වූ දැන්වීමක් (V වන පරිශීෂ්ටයෙහි දැක්වෙන ආකෘතියට අනුකූලව) බලපත්‍රලාභියා විසින් ඉඩමේ පදිංචිකරුට දිය යුතුය.
- 3.2 ඉඩමේ පදිංචිකරු එහි අයිතිකරු ද නොවන අවස්ථාවකදී, ඉහත 3.1 පරිච්ඡේදය යටතේ ලබා දෙන ලද යම් දැන්වීමක පිටපතක් ඉඩමේ අයිතිකරුට ද ලැබෙන බවට බලපත්‍රලාභියා විසින් වගබලාගත යුතුය. එසේ ලබා දෙන දැන්වීම ඉඩමේ පදිංචිකරු වෙත (සහ පදිංචිකරු එහි අයිතිකරු ද නොවන අවස්ථාවක එහි පිටපතක් ඉඩමේ අයිතිකරු වෙත) ලැබුණු බවට බලපත්‍රලාභියා විසින් සහතික කර ගත යුතුය.
- 3.3 එසේ දැන්වීමක් ලබා දුන් දින සිට වැඩකරන දින හත (7) ක් ඇතුළත:
  - (අ) ඉඩමේ අයිතිකරු හෝ පදිංචිකරු විසින් දැන්වීමේ අඩංගු නියමයන් පිළිපදින ලද අවස්ථාවක දී, ඒ සඳහා සාධාරණ ලෙස දරන ලද වියදම් බලපත්‍රලාභියා විසින් ඉඩමේ අයිතිකරු හෝ පදිංචිකරු වෙත ගෙවිය යුතුය.
  - (ආ) ඉඩමේ අයිතිකරු හෝ පදිංචිකරු විසින් දැන්වීමේ අඩංගු නියමයන් පිළිපැද නොමැති අවස්ථාවක දී සහ ඉඩමේ අයිතිකරු සහ පදිංචිකරු යන දෙදෙනාම විසින් (ඉහත 3.1 පරිච්ඡේදය යටතේ) බලපත්‍රලාභියා විසින් ලබා දී ඇති දැන්වීමට විරෝධය ප්‍රකාශ කරමින් ප්‍රති-දැන්වීමක් ලබා දී නොමැති අවස්ථාවක දී; ඉහත 3.1 පරිච්ඡේදයේ සඳහන් කරන ලද බලපෑම් වළක්වාලීම සඳහා බලපත්‍රලාභියා විසින් අදාළ ගස කපා දැමීමට, එහි අතු කපා දැමීමට හෝ එහි මුල් කපා දැමීමට සැලැස්විය යුතුය.
  - (ඇ) ඉඩමේ අයිතිකරු හෝ පදිංචිකරු විසින් දැන්වීමේ අඩංගු නියමයන් පිළිපැද නොමැති අවස්ථාවක දී සහ ඉඩමේ අයිතිකරු හෝ පදිංචිකරු විසින් බලපත්‍රලාභියා විසින් ලබා දී ඇති දැන්වීමට විරෝධය ප්‍රකාශ කරමින් ප්‍රති-දැන්වීමක් ලබා දී ඇති අවස්ථාවක දී; කාරණය (VI වන පරිශීෂ්ටයෙහි දැක්වෙන ආකෘතියට අනුකූලව) බලපත්‍රලාභියා විසින් අදාළ ප්‍රාදේශීය ලෙකම් වෙත යොමු කළ යුතුය.
- 3.4 ඉහත 3.3 (ඇ) අනුච්ඡේදය යටතේ යම් කාරණයක් ප්‍රාදේශීය ලේකම් වෙත යොමු කිරීමෙන් පසු, කරුණු විමසා බැලීම පිණිස පාර්ශවකරුවන්ට සවන් දෙනු ලැබීමේ අවස්ථාවක් ලබා දීමෙන් පසුව, ඒ සම්බන්ධයෙන් අවස්ථානුකූල කරුණු අනුව යුක්ති සහගත යයි ප්‍රාදේශීය ලේකම් විසින් කල්පනා කරන නියමයක් කරනු ලැබිය හැකිය. එම නියමය මගින්:
  - (අ) ප්‍රති-දැන්වීමක් ලබා දුන් යම් තැනැත්තකු දැනුවත් කිරීමෙන් පසු, අදාළ ගස කපා දැමීමට, එහි අතු කපා දැමීමට හෝ එහි මුල් කපා දැමීමට බලපත්‍රලාභියා හට ඉඩ දීම; සහ
  - (ආ) ඉඩමේ අයිතිකරු හෝ පදිංචිකරු විසින් බලපත්‍රලාභියාට ගෙවිය යුතු වියදම් (කිසිවක් වේ නම්) කවරේද යන්න නිශ්චය කිරීම, සිදු කළ හැකිය.

- 3.5 ඉහත 3.3 (ආ) අනුඡේදයට අනුව හෝ 3.4 පරිච්ඡේදය යටතේ කරනු ලැබූ නියමයකට අනුව, කටයුතු කරන අවස්ථාවක දී, බලපත්‍රලාභියා විසින්:
- (අ) අනෙකුත් ගස් වලට, වැටවලට, බඩවැටිවලට සහ වැඩෙන ඵලදාවට අවම හානියක් සිදු වන පරිදි සහ යහපත් වෘක්ෂ හෝ ලඳු වගා ප්‍රතිපත්තීන්ට අනුව ගස් කපා දැමීමට, ඒවායේ අතු හෝ මුල් කපා දැමීමට සැලැස්විය යුතුය;
  - (ආ) එසේ කපා දමන ලද ගස්, ඒවායේ අතු හෝ මුල් ඉඩම් අයිතිකරුගේ හෝ පදිංචිකරුගේ නිර්දේශයන්ට අනුකූලව ඉවත් කිරීමට සැලැස්විය යුතුය;
  - (ඇ) ඉඩමට සිදු වූ යම් හානියක් සපුරාලිය යුතුය.

## 4 වන කොටස – ඉඩමකට හෝ පරිශ්‍රයකට ඇතුළුවීම

- 4.1 පහත සඳහන් කාරණා සම්බන්ධයෙන් බලපත්‍රලාභියකුගේ බලයලත් නිලධාරියෙකුට යම් ඉඩමකට හෝ පරිශ්‍රයකට ඇතුළුවිය හැකිය:
- (අ) දැනටමත් නීත්‍යානුකූල ලෙස සවි කොට ඇති විදුලි මාර්ගයක් හෝ විදුලි පිරිසතක් වෙනුවට හෝ ඊට අමතරව නව විදුලි මාර්ගයක් හෝ නව විදුලි පිරිසතක් සවි කිරීමට; හෝ
  - (ආ) එසේ පවත්නා විදුලි මාර්ගයක හෝ විදුලි පිරිසතක යම් අළුත්වැඩියා කිරීමක් හෝ වෙනස් කිරීමක් සඳහා
- 4.2 කෙසේවෙතත්, පහත කරුණු සපුරා ඇති අවස්ථාවකදී හැර, ඉහත 4.1 යටතේ සඳහන් කාරණා සඳහා බලපත්‍රලාභියකුගේ බලයලත් නිලධාරියෙකු විසින් යම් ඉඩමකට හෝ පරිශ්‍රයකට ඇතුළු නොවිය යුතුය:
- (අ) ඉඩම හෝ පරිශ්‍රය තුළ සිදු කිරීමට අදහස් කෙරෙන කාර්යයන්ගේ ස්වභාවය හා ප්‍රමාණය හැකිතාක් දුරට සම්පූර්ණයෙන් සහ නිවැරදිව සඳහන් කරමින් අපේක්ෂිත පිවිසීම පිළිබඳව (VII වන පරිශිෂ්ටයෙහි දැක්වෙන ආකෘතියට අනුකූලව) දින තුන (3) ක පූර්ව දැනුම්දීමක් ලබා දී තිබීම;
  - (ආ) අවශ්‍යතාවයක් ඇතිවුවහොත්, ඔහුගේ හෝ ඇයගේ බලතල පිළිබඳ සාක්ෂි ඉදිරිපත් කොට තිබීම; සහ
  - (ඇ) තම පිවිසීම ප්‍රකාරව සිදු විය හැකි යම් අවහිරතාවයක්, බාධාවක් හෝ අලාභානියක් සඳහා ඉඩමේ අයිතිකරුට හෝ පදිංචිකරුට සාධාරණ වන්දි මුදලක් ගෙවීම.
- 4.3 ඉහත 4.2 (අ) අනුපරිච්ඡේදයෙහි සඳහන් වන දැන්වීම:
- (අ) ඉඩමේ පදිංචිව ඇත්නම්, එහි පදිංචිකරුට දිය යුතුය;
  - (ආ) ඉඩමේ පදිංචිව නැත්නම් සහ ඉඩම අයිතිකරුගේ නම හා ලිපිනය දන්නේ නම්, හෝ සාධාරණ උත්සාහයකින් දැනගතහැකි නම්, ඔහුට හෝ ඇයට දිය යුතුය;
  - (ඇ) ඉඩමේ පදිංචිව නැත්නම් සහ ඉඩම අයිතිකරුගේ නම හා ලිපිනය සාධාරණ උත්සාහයකින් දැනගත නොහැකි නම්, ඉඩමේ පැහැදිලිව පෙනෙන ස්ථානයක ප්‍රදර්ශනය කළ යුතුය;
  - (ඈ) ඉඩම යම් පොදු කටයුත්තක් සඳහා භාවිතා කෙරෙන හෝ ඒ සඳහා වෙන්කර ඇති විටක දී, එම කාර්යය ක්‍රියාත්මක කිරීම භාරව සිටින නිලධාරියාට හෝ පුද්ගලයාට දිය යුතුය.
- 4.4 ඉහත 4.2 (අ) අනුපරිච්ඡේදයෙහි සඳහන් වන දැන්වීමක් ලබාදීම සඳහා යම් ඉඩමකට ඇතුළුවීමට බලපත්‍රලාභියකුගේ බලයලත් නිලධාරියෙකුට හිමිකම ඇත.
- 4.5 බලපත්‍රලාභියකු විසින් ලිඛිතව බලය පවරා ඇත්නම් මිස, ඉහත 4.1 පරිච්ඡේදය යටතේ සඳහන් කාරණා සඳහා යම් ඉඩමකට හෝ පරිශ්‍රයකට පිවිසීමට කිසිදු පුද්ගලයකුට හිමිකමක් නොමැත.
- 4.6 යම් පුද්ගලයකු විසින් යම් ඉඩමකට හෝ පරිශ්‍රයකට ඇතුළුවීමට ඇති හිමිකම ක්‍රියාවේ යෙදවීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඉඩමට සිදුවන අලාභානියක්, ඔහුට හෝ ඇයට ඒ සඳහා ලිඛිතව බලය පවරා දුන්, බලපත්‍රලාභියා විසින් සපුරාලිය යුතුය.
- 4.7 යම් ඉඩමකට හෝ පරිශ්‍රයකට ඇතුළුවීමට ඇති හිමිකමක් ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් යම් ඉඩමකට හෝ වංචල දේපලකට යම් හානියක් සිදුවන අවස්ථාවක, එම ඉඩම හෝ වංචල දේපළ කෙරෙහි සම්බන්ධතාව ඇති යම් තැනැත්තකු විසින් එම අලාභානිය සම්බන්ධයෙන් බලපත්‍රලාභියාගෙන් සාධාරණ වන්දි මුදලක් අය කර ගනු ලැබිය හැකිය.

- 4.8 යම් ඉඩමකට හෝ පරිශ්‍රයකට ඇතුළුවීමට ඇති හිමිකමක් ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් යම් තැනැත්තෙකු හට යම් ඉඩමක් හෝ වංචල දේපළක් භුක්ති විඳීමේ දී බාධා කිරීමක් සිදු වූ අවස්ථාවක, ඒ බාධා වීම සම්බන්ධයෙන් කොමිෂන් සභාව විසින් තීරණය කරනු ලැබිය හැකි යම් වන්දි මුදලක් ඔහුට හෝ ඇයට බලපත්‍රලාභියාගෙන් අය කර ගත හැකිය.
- 4.9 යම් ඉඩමකට හෝ පරිශ්‍රයකට ඇතුළුවීම සඳහා ඇති හිමිකමක් ක්‍රියාත්මක කිරීමට ගන්නා වැයමක දී, බලහත්කාරය හැර අනෙකුත් සියළු සාධාරණ ප්‍රයත්නයන් දරා ඇති සහ ඒ සියළු ප්‍රයත්නයන් අසාර්ථක වී ඇති විටක, ඉඩමට හෝ පරිශ්‍රයට බලෙන් ඇතුළුවීම පිණිස බලපත්‍රලාභියාට හෝ බලපත්‍රලාභියා විසින් බලය දෙන නිලධාරියකුට බලය දෙන්නා වූ ආඥාවක් ලබා ගැනීම පිණිස, අදාළ ඉඩම හෝ පරිශ්‍රය පිහිටි ස්ථානය අරභයා නිසි අධිකරණ බලය ඇති මහෙස්ත්‍රාත් අධිකරණය වෙත, බලපත්‍රලාභියා විසින් ඒකපාක්ෂීය ඉල්ලීමක් කරනු ලැබිය හැකිය.
- 4.10 මෙම කොටස යටතේ යම් හිමිකමක් හෝ බලයක් ප්‍රකාරව, බලපත්‍රලාභියකු විසින් බලය පවරන ලද නිලධාරියෙක් විසින් යම් පරිශ්‍රයකට ඇතුළුවීමේ දී:
- (අ) එම ඇතුළුවීම හේතුවෙන් පරිශ්‍රය පවතින තත්වයට වඩා අඩු ආරක්ෂිත මට්ටමකට පත් නොවන බවට අදාළ බලයලත් නිලධාරියා විසින් සහතික කළ යුතුය; සහ
  - (ආ) පරිශ්‍රයට පිවිසෙන බලයලත් නිලධාරියා හෝ ඔහු හෝ ඇය කැටුවයන වෙනත් යම් තැනැත්තකු විසින්, පරිශ්‍රයට ඇතුළුවීමේදී හෝ බලයලත් කාර්යයන් සිදුකිරීමේදී, සිදුකරන ලද යම් අලාභානියක්, යථා තත්වයට පත් කිරීම හෝ ඒ සඳහා වන්දි ගෙවීම බලපත්‍රලාභියා විසින් සිදු කළ යුතුය.



# 5 වන කොටස – මහජනතාව සඳහා තොරතුරු

## 5.1 මාර්ග අවසරය

- (අ) විදුලිබල පනත ප්‍රකාරව, අදාළ පළාත් පාලන අයතනය හෝ වෙනත් අදාළ අධිකාරියක එකඟතාවය ඇතිව, යම් විචියක් යටින්, උඩින්, තුළින්, මත, දිගේ හෝ හරහා යම් විදුලි මාර්ගයක් හෝ විදුලි පිරියතක් සවි කිරීම සඳහා බලපත්‍රලාභියකුට බලය පැවරී ඇත. එබැවින්, එවැනි අවස්ථාවන්හි දී විදුලි මාර්ගයක් සවි කිරීම සඳහා කිසිදු ඉඩම් අයිතිකරුවකුගෙන් හෝ පදිංචිකරුවකුගෙන් මාර්ග අවසරය ලබා ගැනීමේ අවශ්‍යතාවයක් පැන නොනගී.
- (ආ) නමුත්, යම් ඉඩමක් මත, යටින් හෝ උඩින් විදුලි මාර්ගයක් සවි කිරීමට හෝ සවි කර තබා ගැනීමට බලපත්‍රලාභියකු විසින් මාර්ග අවසරය ලබා ගත යුතු වේ. බලපත්‍රලාභියකු හට අවශ්‍ය මාර්ග අවසරය ලබා ගත හැකි ක්‍රම පහත පරිදි වේ:
  - (i) පාර්ශ්වයන් අතර ගිවිසුමක් මගින් (එනම් බලපත්‍රලාභියා සහ ඉඩමේ අයිතිකරු හෝ පදිංචිකරු අතර)
  - (ii) ප්‍රාදේශීය ලේකම් විසින් ලබාදෙන බලයක් මගින්; හෝ
  - (iii) මාර්ග අවසරය අත්කර ගැනීම මගින්
- (ඇ) පළමුවෙන්ම, මාර්ග අවසරය ලබා දෙන ලෙස ඉල්ලමින් (I වන පරිශිෂ්ටයෙහි දැක්වෙන ආකෘතියට අනුකූලව) බලපත්‍රලාභියා විසින් ඉඩමේ අයිතිකරුට හෝ පදිංචිකරුට දැන්වීමක් නිකුත් කරනු ඇත. විදුලි මාර්ගය සවිකිරීමට බලය ඉල්ලමින් ප්‍රාදේශීය ලේකම් වෙත අයදුම්පත්‍රයක් ඉදිරිපත් කිරීමට පෙර, (පාර්ශ්වයන් අතර ඇති කරගන්නා ගිවිසුමක් හරහා) මාර්ග අවසරය ලබා දීම සුරක්ෂිත කර ගැනීමට ගත හැකි සියළු සාධාරණ ප්‍රයත්නයන් බලපත්‍රලාභියා විසින් ගනු ඇත.
- (ඈ) එසේ බලපත්‍රලාභියකු වෙතින් නව විදුලි මාර්ගයක් සවිකිරීමට මාර්ග අවසරය ඉල්ලුම් කරමින් නිවේදනයක් ලැබීමෙන් අනතුරුව, ඉඩමේ අයිතිකරුවකුට හෝ පදිංචිකරුවකුට:
  - (i) කිසිදු නියමයක් හෝ කොන්දේසියකින් තොරව බලපත්‍රලාභියා වෙත මාර්ග අවසරය ලබාදිය හැක - ඉන් අනතුරුව බලපත්‍රලාභියා විසින් විදුලි මාර්ගය සවිකරනු ඇත.
  - (ii) කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා සිටිය හැක - මෙහිදී ඉඩමේ අයිතිකරු හෝ පදිංචිකරු මාර්ග අවසරය ලබාදීමට සූදානම් නොමැති ලෙස සලකා, බලපත්‍රලාභියා හට විදුලි මාර්ගය සවි කිරීම සඳහා බලය ඉල්ලමින් ප්‍රාදේශීය ලේකම් වෙත අයදුම් පත්‍රයක් යොමු කළ හැකිය.
  - (iii) යම් නියමයන් සහ කොන්දේසිවලට යටත්ව විදුලි මාර්ග අවසරය ලබාදිය හැක - මෙහිදී ඉඩම් අයිතිකරුගේ හෝ පදිංචිකරුගේ නියමයන් සහ කොන්දේසි වලට එකඟ වන්නේ නම්, මාර්ග අවසරය පිළිගැනීමෙන් අනතුරුව බලපත්‍රලාභියා විසින් විදුලි මාර්ගය සවිකරනු ඇත. නොඑසේනම්, බලපත්‍රලාභියා හට විදුලි මාර්ගය සවි කිරීම සඳහා බලය ඉල්ලමින් ප්‍රාදේශීය ලේකම් වෙත අයදුම් පත්‍රයක් යොමු කළ හැකිය.
  - (iv) මාර්ග අවසරය ලබා දීමට සූදානම් නොමැති නම්, හේතු කාරණා සහිතව ඒ බව බලපත්‍රලාභියා වෙත ලිඛිතව දැනුම්දිය හැක - මෙහිදී බලපත්‍රලාභියා විසින් වෙනත් විකල්පයන් (ඇත්නම්) සලකා බලනු ලැබිය හැකි අතර නොඑසේනම් විදුලි මාර්ගය සවි කිරීම සඳහා බලය ඉල්ලමින් ප්‍රාදේශීය ලේකම් වෙත අයදුම් පත්‍රයක් යොමු කළ හැකිය.

- (ඉ) කෙසේවෙතත්, මාර්ග අවසරය ඉල්ලමින් බලපත්‍රලාභියකු වෙතින් ලැබෙන දැන්වීම්වලට හෝ වෙනත් (වාචික හෝ ලිඛිත) සන්නිවේදනයන්ට අයිතිකරු හෝ පදිංචිකරු විසින් කඩිනමින් සහ නිසිපරිදි ප්‍රතිචාර දැක්වීම නුවණට හුරුය. මාර්ග අවසරය ලබා දීමට සුදානම් විටක දී, ඒ සම්බන්ධයෙන් බලාපොරොත්තු වන වන්දි මුදල් ප්‍රමාණය ද ඇතුළුව නියමයන් හා කොන්දේසි බලපත්‍රලාභියා වෙත යෝජනා කිරීම වඩා උචිත වේ. එවැනි නියමයන් හා කොන්දේසි බලපත්‍රලාභියකු විසින් පිළිගැනීමට ඉඩකඩ ඇති අතර එසේ නැතහොත් ප්‍රාදේශීය ලේකම්වරයකු මගින් පවත්වනු ලබන පරීක්ෂණයක දී ඒවා සම්බන්ධයෙන් නිසි සැලකිල්ලක් දක්වනු ඇත. මාර්ග අවසරය ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් වන්දි ගෙවීමට අදාළ විස්තර සඳහා කරුණාකර ඉහත 2.3 පරිච්ඡේදය බලන්න.
- (ඊ) ඉඩමක් මත, යටින් හෝ උඩින් දැනටමත් සවි කර ඇති විදුලි මාර්ගයක් ඉවත් කර ගැනීමට යම් ඉඩමක අයිතිකරුට හෝ පදිංචිකරුට අවශ්‍යවන විට, විදුලි මාර්ගය ඉවත් කර ගන්නා ලෙස දන්වමින් බලපත්‍රලාභියා වෙත දැන්වීමක් ලබා දිය හැක. මේ සම්බන්ධයෙන් වැඩි විස්තර සඳහා කරුණාකර 2.2(අ) අයිතමය බලන්න. එවැනි දැන්වීමක් ලැබීමෙන් අනතුරුව මාර්ග අවසරය ලබා දීම සුරක්ෂිත කර ගැනීම සඳහා සියළු සාධාරණ ප්‍රයත්නයන් දැරීමෙන් අනතුරුව, විදුලි මාර්ගය සවි කර තබා ගැනීම සඳහා බලය ඉල්ලමින් බලපත්‍රලාභියා හට ප්‍රාදේශීය ලේකම් වෙත අයදුම් පත්‍රයක් යොමු කළ හැකිය.
- (උ) විදුලි මාර්ගයක් සවි කිරීම හෝ සවි කර තබා ගැනීම සම්බන්ධයෙන් යම් ඉඩමක අයිතිකරුවකු හෝ පදිංචිකරුවකු හට කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබා දීම සඳහා ප්‍රාදේශීය ලේකම්වරයකු විසින් පවත්වනු ලබන පරීක්ෂණයක් සඳහා අදාළ ඉඩම් අයිතිකරු හෝ පදිංචිකරු සහභාගී වීම ඔහුගේ හෝ ඇයගේ යහපතට හේතු වනු ඇත. එමෙන්ම එවැනි යම් පරීක්ෂණයක දී, අදාළ සියළුම තොරතුරු ලබා දීම මගින් සියළු පාර්ශවයන්ට සාධාරණ වන දැන-උගත් තීරණයක් ගැනීමට ප්‍රාදේශීය ලේකම්ට සහය වීමට ඉඩම් අයිතිකරුවකුට හෝ පදිංචිකරුවකුට හැකිය.

5.2 ගස් හෝ අතු කපා බීම හෙලීම

- (අ) සවි කර ඇති හෝ සවි කරමින් පවතින හෝ සවි කිරීමට නියමිත, යම් විදුලි රැහැනක හෝ විදුලි පිරියතක: සවිකිරීම, නඩත්තු කිරීම හෝ ඒවායේ ක්‍රියාකාරිත්වයට අවහිරවන හෝ බාධාවන පරිදි; හෝ මහජනතාවට අනතුරු ඇති කරන ප්‍රභවයක් සැදෙන පරිදි, ඉතා සම්පව යම් ගසක් පවතින හෝ මතු පැවතිය හැකි අවස්ථාවක දී, යට කී බලපෑම් වළක්වාලීමට හැකි වන පරිදි එම ගස, එහි අතු හෝ මුල් කපා දැමිය යුතුය.
- (ආ) විදුලිබල පනත අනුව, ඉහත (අ) යටතේ දකවා ඇති පරිදි වූ යම් ගසක්, එහි අතු හෝ මුල් කපා දමන ලෙස නියම කරමින් ගස වැඩෙමින් පවත්නා ඉඩමේ අයිතිකරුට හෝ පදිංචිකරුට බලපත්‍රලාභියා විසින් දැන්වීමක් ලබා දිය යුතු වේ.
- (ඇ) ඉඩමේ අයිතිකරු හෝ පදිංචිකරු විසින් බලපත්‍රලාභියකු විසින් එසේ ලබා දුන් දැන්වීමක අඩංගු නියමයන් පිළිපැද නොමැති අවස්ථාවක දී සහ ඉඩමේ අයිතිකරු සහ පදිංචිකරු යන දෙදෙනාම විසින්, දැන්වීම ලබා දුන් දින සිට වැඩකරන දින හතක් (7) ඇතුළත, බලපත්‍රලාභියා විසින් ලබා දී ඇති දැන්වීමට විරෝධය ප්‍රකාශ කරමින් ප්‍රති-දැන්වීමක් ලබා දී නොමැති අවස්ථාවක දී; අදාළ ගස කපා බීම හෙලීමට, එහි අතු හෝ මුල් කපා දැමීමට බලපත්‍රලාභියාට බලය හිමි වේ.
- (ඈ) එබැවින්, බලපත්‍රලාභියාට අවශ්‍යව ඇති පරිදි, යම් ගසක් කපා බීම හෙලීම, එහි අතු හෝ මුල් කපා දැමීම සම්බන්ධයෙන් ඉඩමේ පදිංචිකරු හට යම් විරෝධතාවයක් ඇත්නම්, ඒ බව දන්වමින් බලපත්‍රලාභියා විසින් ලබා දුන් දැන්වීමට විරෝධය ප්‍රකාශ කරමින්, දැන්වීම ලබා දුන් දින සිට වැඩකරන දින හතක් (7) ඇතුළත, ප්‍රති-දැන්වීමක්

බලපත්‍රලාභියා වෙත දිය යුතු වේ. එසේ ප්‍රතිදැන්වීමක් ලැබුණු පසු, බලපත්‍රලාභියා විසින් කාරණය ප්‍රාදේශීය ලේකම් වෙත යොමු කළ හැකි අතර ප්‍රාදේශීය ලේකම් විසින් කරුණු විමසා බැලීම පිණිස පාර්ශවකරුවන්ට සවන් දෙනු ලැබීමේ අවස්ථාවක් ලබා දීමෙන් පසුව, කාරණය සම්බන්ධයෙන් නියමයක් නිකුත් කරනු ඇත.

- (ඉ) ඉඩමේ අයිතිකරු හෝ පදිංචිකරු විසින් දැන්වීමේ අඩංගු නියමයන් පිළිපදින ලද්දේ නම්, එහිදී ඉඩමේ අයිතිකරු හෝ පදිංචිකරු විසින් සාධාරණ ලෙස දරන ලද වියදම් බලපත්‍රලාභියා විසින් ඔහු හෝ ඇය වෙත ගෙවනු ලැබේ. නමුත්, අදාළ ගස, එහි අතු හෝ මුල් කපා දැමීම හේතුවෙන් ඉඩමේ අයිතිකරු හෝ පදිංචිකරු වෙත සිදු වන යම් ආර්ථික අලාභානියක් වෙනුවෙන් වන්දි ගෙවීමට විදුලිබල පනත ප්‍රකාරව බලපත්‍රලාභියා බැඳී නැත.
- (ඊ) කරුණු විමසා බැලීම පිණිස පාර්ශවකරුවන්ට සවන් දෙනු ලැබීමේ අවස්ථාවක් ලබා දීමෙන් පසුව, අවස්ථානුකූල කරුණු අනුව යුක්ති සහගත යයි ප්‍රාදේශීය ලේකම් විසින් කල්පනා කරන පරිදි සහ ඉහත (අ) හි සඳහන් බලපෑම් වළක්වාලීමට හැකිවන පරිදි, බලපත්‍රලාභියාට අදාළ ගස, එහි අතු හෝ මුල් කපා දැමීමට ඉඩ දෙමින් ප්‍රාදේශීය ලේකම් විසින් නියමයක් කරනු ලැබිය හැක.
- (උ) යම් ගසක්, එහි අතු හෝ මුල් කපා දැමීමට ඉහත (ඇ) හෝ (ඊ) යටතේ බලය හිමි වන අවස්ථාවක දී, බලපත්‍රලාභියා විසින් ඉහත 3 වන කොටසේ 3.5 වන පරිච්ඡේදය යටතේ දක්වා ඇති අවශ්‍යතාවයන් සපුරාලිය යුතු වේ.

# 6 වන කොටස – පොදු මාර්ගෝපදේශ

## 6.1 බලපත්‍රලාභීන් සඳහා

- (අ) බලපත්‍රලාභීන් විසින් සාමාන්‍ය රාජකාරී වේලාවන් තුළ තම ප්‍රාදේශීය කාර්යාල, ශාඛා කාර්යාල සහ පාරිභෝගික සේවා මධ්‍යස්ථානයන් (අදාල පරිදි) හි සිංහල, දෙමළ, සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම පොදු මහජනතාවගේ පරිශීලනය පිණිස මෙම මාර්ගෝපදේශයන්ගේ පිටපතක් තැබිය යුතුය.
- (ආ) ඉහත 2.1 (අ) සහ 3.1 ඡේදයන් හි සඳහන් කර ඇති යම් දැන්වීමක් අපේක්ෂිත ග්‍රාහකයා (දැන්වීම ලබන්නා) වෙත ලැබුණු බවට බලපත්‍රලාභියා විසින් සහතික කර ගෙන ඇත්නම් මිස, එම දැන්වීම ලබා දුන් හෝ ලැබුණු ලෙස සලකනු ලැබිය නොහැකිය. එසේ ලබා දෙන ලද යම් දැන්වීමක යම් කාලසීමාවක් සඳහන්ව ඇති විටක දී, එම කාලසීමාව ගණනය කරනු ලැබිය යුත්තේ එම දැන්වීම ලබන්නා වෙත ලැබුණු බවට සහතික කරගත් දිනයේ සිටය.
- (ඇ) යම් ඉඩමක අයිතිකරුවකු හෝ පදිංචිකරුවකුගෙන් මාර්ග අවසරය ලබා ගැනීම සඳහා දරනු ලබන ප්‍රයත්නයන්හි දී, මනා අන්තර්-පුද්ගල සහ සන්නිවේදන නිපුණතාවයන්ගෙන් සමන්විත නිලධාරීන් අදාල කාර්යයන් සඳහා යෙදවීම ඍණාත්මක වේ. බොහෝමයක් අවස්ථාවලදී, බලපත්‍රලාභියා විසින් උචිත සන්නිවේදන උපායමාර්ගයන් යොදාගැනීම මඟින් සහ වැරදි අවබෝධයන් දුරලීම සඳහා සම්පූර්ණ තොරතුරු සැපයීම මඟින්, අදාල ඉඩම් අයිතිකරුවන් හෝ පදිංචිකරුවන් වෙතින්ම විදුලි මාර්ග සවි කිරීම සහ සවි කර පවත්වා ගැනීම සඳහා අවශ්‍ය අවසරය ලබා ගත හැකිව තිබූ බව කොමිෂන් සභාවේ අදහසයි.
- (ඈ) විදුලි මාර්ග සහ විදුලි පිරිසත සවි කිරීම සැලසුම් කළ යුත්තේ භූමිය ආර්ථික වශයෙන් ප්‍රශස්ථ ලෙස භාවිතා වන අයුරින් සහ පොදු මහජනතාව වෙත සිදුවන බාධාවන් හා අවහිරතාවයන් අවම වන අයුරිනි. යම් විදුලි මාර්ගයක් සවි කෙරෙන මං පෙත තීරණය කිරීමේ දී, විදුලිබල සම්ප්‍රේෂණ සහ බෙදාහැරීමේ පද්ධතීන් හි සැලසුම් ගත ව්‍යාප්තිය ද සැලකිල්ලට ගත යුතුය.

## 6.2 ප්‍රාදේශීය ලේකම්වරුන් සඳහා

පහත දක්වා ඇති පොදු මාර්ගෝපදේශ පිළිපැදීම මඟින් ඉහත 2 වන සහ 3 වන කොටස් යටතේ ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් ගනු ලබන තීරණයන් හි නීත්‍යානුකූලභාවය සහ විශ්වාසකටයුතුභාවය තහවුරු කෙරේ:

- (අ) පැවරී ඇති බලතල ප්‍රකාරව ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් පරීක්ෂණ, විභාග කිරීම්, රැස්වීම් ආදිය පැවැත්වීමේ දී සහ තීරණයන්ට එළැඹීමේ දී, නිසි ක්‍රියාදාමයක් අනුගමනය කරනු ලබන බවට සහ ස්වාභාවික යුක්තිය පිළිබඳ මූලධර්මයන් ආරක්ෂා වන බවට වග බලා ගැනීම.
- (ආ) විශේෂයෙන්ම ඉඩම් අයිතිකරු හෝ පදිංචිකරු ඇතුළු අදාල සියළු පාර්ශවයන් වෙත පැවැත්වීමට නියමිත යම් විභාග කිරීමක්, රැස්වීමක් හෝ පරීක්ෂණයක් පිළිබඳව විධිමත්ව දැනුම් දිය යුතුය. එවැනි යම් විභාග කිරීමක්, රැස්වීමක් හෝ පරීක්ෂණයක් පිළිබඳව වන යම් දැනුම් දීමක් අපේක්ෂිත දැන්වීම ලබන්නා වෙත ලැබුණු බවට සහතික කර ගැනීම වඩා යෝග්‍ය වේ.
- (ඇ) විශේෂයෙන්ම ඉඩම් අයිතිකරු හෝ පදිංචිකරු ඇතුළු අදාල සියළු පාර්ශවයන් වෙත එසේ පවත්වනු ලබන යම් විභාග කිරීමක දී, රැස්වීමක දී හෝ පරීක්ෂණයක දී තම අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ලබා දිය යුතුය.

- (ඇ) අදාළ ඉඩමේ අයිතිකරුට හෝ පදිංචිකරුට ප්‍රාදේශීය ලේකම් විසින් මෙහෙයවනු ලබන යම් විභාග කිරීමක්, රැස්වීමක් හෝ පරීක්ෂණයක් සම්බන්ධයෙන් වන දැනුම් දීමක් ලැබී නොමැති බව අනාවරණය වූ විටක දී හෝ නොවැළැක්විය හැකි හේතුවක් මත ඒ සඳහා සහභාගි විය නොහැකි බව දැනුම් දී ඇති විටක දී, ඉඩමේ අයිතිකරුගේ හෝ පදිංචිකරුගේ සහභාගිත්වය ලබා ගත හැකි වන පරිදි අදාළ විභාග කිරීම, රැස්වීම හෝ පරීක්ෂණය නැවත පැවැත්වීම උචිත වේ.
- (ඉ) ඉහත 2.1 (ඉ), 2.2 (ඇ), 2.3 (ඇ) සහ 3.4 ඡේද ප්‍රකාරව ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් පවත්වනු ලබන සියළුම පරීක්ෂණ, විභාග කිරීම්, රැස්වීම් ආදියෙහි සටහන් හෝ වාර්තා, ඉල්ලා සිටි විටකදී ඒවා කොමිෂන් සභාව වෙත යොමු කිරීම සඳහා, පවත්වා ගත යුතුය.
- (ඊ) සීමිත ස්වාභාවික සම්පතක් වන, භූමිය ප්‍රශස්ථ ලෙස උපයෝගී කර ගැනීම සඳහා හැකි සෑම උත්සාහයක්ම දැරිය යුතුය.
- (උ) යම් ප්‍රායෝගික දූෂ්කරතාවයක් හෝ නොවැළැක්විය හැකි හේතුවක් නිසා, ප්‍රාදේශීය ලේකම් නොවන නිලධාරියෙක් විසින් යම් පරීක්ෂණයක්, විභාගකිරීමක් හෝ රැස්වීමක් යනාදිය පවත්වනු ලැබුව ද, ඒ සම්බන්ධයෙන් වන අවසන් තීරණය ප්‍රාදේශීය ලේකම් වශයෙන් තමා විසින්ම ගත යුතුය.
- (ඌ) ප්‍රාදේශීය ලේකම්වරයකු විසින් එසේ ගනු ලබන යම් තීරණයක් පිළිබඳව, එම තීරණයට පාදක වූ කරුණු ද සහිතව, අදාළ සියළු පාර්ශ්වයන් වෙත නිසි පරිදි දන්වා යැවිය යුතුය.

|

I වන පරිශීෂ්ටය – මාර්ග අවසරය ඉල්ලුම් කරමින් ලබා දෙන දැන්වීම  
(‘W’ දැන්වීම)

.....වෙත  
(ඉඩමේ පදිංචිකරුගේ නම, පදිංචිකරු ඉඩමේ අයිතිකරු නොවේනම්, අයිතිකරුගේ නම)

2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධිත) පනතේ I වන උපලේඛනයේ 3 වන අයිතමය ප්‍රකාරව, පහත ඉඩම සම්බන්ධයෙන් මාර්ග අවසරය<sup>1</sup> අවශ්‍යව ඇති බව මෙයින් දැනුම් සිටිමි.

.....  
.....

(ඉඩමේ ලිපිනය)

අවශ්‍ය මාර්ග අවසරය පිළිබඳ විස්තර පහතින් දැක්වේ:

.....  
.....  
.....  
.....  
.....  
.....  
.....  
.....  
.....

අවශ්‍ය මාර්ග අවසරය ලබාදීමට ඔබ එකඟ නම්, කරුණාකර මේ සමඟ අමුණා ඇති ආකෘතියට අනුකූලව මෙම දැන්වීමේ දිනයේ සිට දින විසි එකක් (21) ඇතුළත ඒ බව පහත අත්සන් තබා ඇති අය වෙත දැනුම් දෙන්න. කෙසේවෙතත්, එකී කාලසීමාව ඇතුළත අප වෙත කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණහොත්, මාර්ග අවසරය ලබාදීමට ඔබ අකැමැති වන බවට සලකනු ලැබේ.

.....  
බලපත්‍රලාභියාගේ බලයලත් නිලධාරියාගේ අත්සන

බලයලත් නිලධාරියාගේ නම: .....

ඇමතුම් අංකය: .....

ලිපිනය:.....

දිනය: වච්ච/මාමා/දිදි (දැන්වීමේ දිනය)

<sup>1</sup> ‘මාර්ග අවසරය’ යන්නෙන්, ඉඩමක් මත, යට හෝ උඩින් යම් විදුලි මාර්ගයක් සවි කිරීම හා සවි කර තැබීම පිණිස; සහ එම විදුලි මාර්ගය පරීක්ෂා කිරීම, නඩත්තු කිරීම, වෙනස් කිරීම, අළුත්වැඩියා කිරීම, ඉවත් කිරීම හෝ ප්‍රතිස්ථාපනය කිරීම සඳහා ඒ ඉඩමට ප්‍රවේශ වීම පිණිස; බලපත්‍රලාභියකුට ලබා දෙන අයිතිය අදහස් වේ.





## II වන පරිශීෂ්ටය – මාර්ග අවසර ගිවිසුම

පාර්ශ්වකරුවන්:

(1) නම: ..... (“අයිතිකරු/පදිංචිකරු\*”)

ලිපිනය: .....

.....

.....

(2) නම: ..... (“බලපත්‍රලාභියා”)

ලිපිනය: .....

.....

.....

ඉඩමේ අයිතිකරු/පදිංචිකරු\* ගේ නියමයන් සහ කොන්දේසි:

.....  
.....  
.....  
.....  
.....

බලපත්‍රලාභියා ගේ නියමයන් සහ කොන්දේසි:

.....  
.....  
.....  
.....  
.....

ඉඩමේ අයිතිකරු / පදිංචිකරු\* සහ බලපත්‍රලාභියා වන අපි, ඉහත නියමයන් සහ කොන්දේසිවලට එකඟ වන්නෙමු.

.....  
ඉඩමේ අයිතිකරු / පදිංචිකරු\*

.....  
බලපත්‍රලාභියා

දිනය: .....

දිනය: .....

(\*කරුණාකර අනවශ්‍ය වචන කපාහරින්න)



### III වන පරිශීෂ්ටය – විදුලි මාර්ගයක් සවිකිරීමට/සවිකර තබාගැනීමට බලය ලබා ගැනීම සඳහා වන අයදුම් පත්‍රය

.....වෙත.  
(මාර්ග අවසරය අවශ්‍යව පවතින ඉඩම පිහිටි පරිපාලන දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්)

1. අයදුම්පත්‍රයේ අරමුණ : (කරුණාකර අදාල තැන්වලදී ‘✓’ ලකුණ යොදන්න)

1.1 විදුලි මාර්ගයක් සවිකිරීමට

2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධිත) පනතේ I වන උපලේඛනයේ 3 වන අයිතමයේ (1) වන ඡේදය ප්‍රකාරව, (පහත 2 වන අයිතමය යටතේ විස්තර දක්වා ඇති) විදුලි මාර්ගය සවිකිරීම සඳහා අවශ්‍ය මාර්ග අවසරය ඉල්ලා සිටිමින් **දැන්වීමක් / දැන්වීම\*** අදාල **ඉඩමේ අයිතිකරුට / ඉඩමවල අයිතිකරුවන්ට\*** නිකුත් කරන ලදී. කෙසේවෙතත්, අදාල **ඉඩම් අයිතිකරු / ඉඩමවල අයිතිකරුවන්\*** විසින්: (කරුණාකර අදාල තැන්වලදී ‘✓’ ලකුණ යොදන්න)

දැන්වීමෙහි සඳහන් කාලසීමාව ඉක්මවීමට පෙර මාර්ග අවසරය ලබාදීමට අසමත් වී ඇත.

මාර්ග අවසරය ලබා දී ඇත්තේ අපට පිළිගත නොහැකි නියමයන් සහ කොන්දේසිවලට යටත්වය.

1.2 විදුලි මාර්ගයක් සවිකර තබාගැනීමට

2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධිත) පනතේ I වන උපලේඛනයේ 5වන අයිතමයේ 2වන පරිච්ඡේදය ප්‍රකාරව, ඉඩමේ අයිතිකරු හෝ පදිංචිකරු විසින් ඉඩමෙන් (පහත 2 වන අයිතමය යටතේ විස්තර දක්වා ඇති) විදුලි මාර්ගය ඉවත් කරගන්නා ලෙස දැන්වීමක් ලබා දී ඇත.

2. විදුලි මාර්ගය පිළිබඳ විස්තර:

.....  
.....  
.....

3. **ඉඩමේ අයිතිකරු / ඉඩමවල අයිතිකරුවන්\*** හෝ **ඉඩමේ පදිංචිකරු / ඉඩමවල පදිංචිකරුවන්\*** පිළිබඳ විස්තර අඩංගුවන, **අපි විසින් ලබා දුන් / අප වෙත ලැබුණු\* දැන්වීමේ / දැන්වීමවල\* පිටපතක් / පිටපත්\*** මේ සමඟ අමුණා ඇත. පිළිගතහැකි නියමයන් සහ කොන්දේසිවලට යටත්ව මාර්ග අවසරය ලබා ගැනීම සඳහා සියළු සාධාරණ ප්‍රයත්නයන් දරන ලද අතර, එම ප්‍රයත්නයන් අසාර්ථක විය. (මාර්ග අවසරය ලබාදීම සුරක්ෂිත කරගැනීමට දරන ලද ප්‍රයත්නයන් පිළිබඳ සාක්ෂි මේ සමඟ අමුණා ඇත).

4. එබැවින්, 2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධිත) පනතේ I වන උපලේඛනයේ 3 වන අයිතමය ප්‍රකාරව, ඉහත විදුලි මාර්ගය **සවිකිරීම / සවිකර තබාගැනීම\*** සඳහා මෙයින් බලය ඉල්ලා සිටිමි.

.....  
බලපත්‍රලාභියාගේ බලයලත් නිලධාරියාගේ අත්සන

බලයලත් නිලධාරියාගේ නම: .....

ඇමතුම් අංකය: .....

ලිපිනය:.....

දිනය: .....(අයදුම්පත්‍රයේ දිනය)

(\*කරුණාකර අනවශ්‍ය වචන කපාහරින්න)



# IV වන පරිශීෂ්ටය – මාර්ග අවසරය අත්කරගැනීම සඳහා වන නිර්දේශය

දිනය: .....

වෙත: සභාපති, ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව

..... දිනැතිව ..... (බලපත්‍රලාභියාගේ බලයලත් නිලධාරියා) විසින් යොමු කරන ලද අයදුම්පත්‍රය හා බැඳේ.

බලපත්‍රලාභියා විසින් යොමු කරන ලද ඉහත අයදුම්පත්‍රය සම්බන්ධයෙන් පවත්වන ලද පරීක්ෂණයේ දී අනාවරණය කර ගන්නා ලද තොරතුරු වල සාරාංශයක් පහතින් දැක්වේ:

.....  
.....  
.....  
.....  
.....

මා විසින් පවත්වන ලද පරීක්ෂණය සහ එමගින් අනාවරණය කර ගන්නා ලද ඉහත තොරතුරු මත පදනම්ව, බලපත්‍රලාභියාගේ ඉහත අයදුම් පත්‍රය මගින් ඉල්ලා ඇති මාර්ග අවසරය, ඉඩම් අත්කර ගැනීමේ පනත යටතේ, අත්කර ගැනීම සඳහා මෙයින් නිර්දේශ කරමි.

අදාල තොරතුරු/ලිපිලේඛන (මෙම නිර්දේශයේ I වන පරිශීෂ්ටය මගින් දක්වා ඇති පරිදි)<sup>2</sup> මේ සමඟ අමුණා ඇත.

.....  
අත්සන

ප්‍රාදේශීය ලේකම් - ..... (පරිපාලන දිස්ත්‍රික්කය)

<sup>2</sup> මනාව සම්පූර්ණ කරල ලද මෙහි පසු පිටෙහි සඳහන් ඇමුණුම ප්‍රාදේශීය ලේකම් ගේ නිර්දේශය සමඟ කොමිෂන් සභාව වෙත යොමු කළ යුතුය. කොමිෂන් සභාව වෙත යොමු කෙරෙන සෑම ලියවිල්ලක් මත ඉහල දකුණු කෙලවරේ මෙහි ඇමුණුමෙහි සඳහන් අදාල අයිතම අංකය සඳහන් කළ යුතුය. ප්‍රාදේශීය ලේකම්වරයකු විසින් යොමු කෙරෙන යම් නිර්දේශයක් සාර්ථක නිර්දේශයක් ලෙස සලකනු ලැබෙන්නේ මෙහි ඇමුණුමෙහි සඳහන් සියළු තොරතුරු/ලියකියවිලි කොමිෂන් සභාව වෙත යොමු කර ඇති අවස්ථාවකදී පමණි.

(IV පරිශීෂ්ටය සඳහා වන ඇමුණුම - මාර්ග අවසරයක් අත්කර ගැනීමට අදාළ නිර්දේශයක් සමඟ ප්‍රදේශීය ලේකම් විසින් ඉදිරිපත් කළයුතු තොරතුරු/ලිපිලේඛන පිළිබඳ ලැයිස්තුව)

1. විදුලි මාර්ගයක් සවි කිරීම/සවිකර තබා ගැනීම සඳහා වන බලපත්‍රලාභියාගේ අයදුම් පත්‍රය
2. මාර්ග අවසරය ඉල්ලමින් නිකුත් කරන ලද දැන්වීමේ පිටපතක් (නව විදුලි මාර්ගයක්)
3. ඉඩම් අයිතිකරු වෙත දැන්වීම ලැබුණු බව තහවුරු කරගත් බවට සාක්ෂි (නව විදුලි මාර්ගයක්)
4. බලපත්‍රලාභියාට පිළිගත නොහැකි ඉඩම් අයිතිකරු විසින් විදුලි මාර්ග අවසරය ලබා දී ඇති නියමයන් සහ කොන්දේසි (ඇත්නම්)
5. විදුලි මාර්ගයක් ඉවත් කරන ලෙස ඉල්ලමින් ඉඩමේ අයිතිකරු හෝ පදිංචිකරු වෙතින් බලපත්‍රලාභියාට ලැබුණු දැන්වීමේ පිටපතක් (පවත්නා විදුලි මාර්ගයක්)
6. ඉඩම අවසරලත් වාසස්ථානයක් මගින් ආවරණය වී නොමැති බවට වන සහතිකය (ප්‍රා. ලේ.)
7. ඉඩමෙහි වාසස්ථානයක් ඉදි කිරීම සඳහා අදාළ නීති යටතේ සැලසුම් අවසරය ප්‍රදානය කර නොමැති බවට වන සහතිකය (ප්‍රා. ලේ.)
8. බලපත්‍රලාභියා විසින් මාර්ග අවසරය ලබා දීම සුරක්ෂිත කර ගැනීම සඳහා සියළු සාධාරණ ප්‍රයත්නයන් ගෙන ඇති බවට වන සහතිකය
9. බලපත්‍රලාභියාගේ බලපත්‍රය මගින් අවසර දෙන ලද කාර්යයක් කරගෙන යාම සඳහා මාර්ග අවසරය අත් කර ගැනීම අත්‍යවශ්‍ය බවට වන සහතිකය
10. ඉඩම් අයිතිකරුට කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබාදුන් බවට වන සාක්ෂි
11. ඉඩමේ සහ ඉඩම් අයිතිකරු ගේ විස්තර:
  - (අ) ඉඩම් අයිතිකරුගේ සම්පූර්ණ නම සහ ජාතික හැඳුනුම් පතේ පිටපතක්
  - (ආ) ඉඩමේ නෛතික හිමිකම පිළිබඳ සාක්ෂි
  - (ඇ) ඉඩමේ වරිපනම් අංකය
  - (ඈ) ඉඩමේ ලිපිනය
  - (ඉ) ඉඩම පිහිටා ඇති ග්‍රාම නිලධාරී කොට්ඨාශය
  - (ඊ) ඉඩමේ හිමිකාරත්වය සම්බන්ධයෙන් ආරාච්චලක් නොමැති බවට සහ ඉඩම අත් කර ගැනීම සඳහා නීතිමය බාධාවක් නොමැති බවට වන සහතිකය
12. අවශ්‍ය මාර්ග අවසරය පිළිබඳ විස්තර:
  - (අ) යෝජිත සවිකිරීම, අවශ්‍ය මාර්ග අවසරයේ ප්‍රමාණය, ඉඩමේ සීමා මායිම්, ඉඩමට ඉහළින්, යටින්, හෝ ඉඩම මත දැනටමත් සවි කර ඇති විදුලි මාර්ග/පිරියත සහ ඉඩම මත ඉදිකර ඇති හෝ ඉදිකරමින් පවතින ගොඩනැගිලි/ව්‍යුහයන් පෙන්වුම් කෙරෙන සිතියම
  - (ආ) යෝජිත විදුලි මාර්ගය සහ අවට ප්‍රදේශයේ සවි කර ඇති වෙනත් විදුලි මාර්ග පෙන්වුම් කරන විදුලි පද්ධති සිතියම
  - (ඇ) ඉඩමේ කරගෙන යාමට නියමිත කාර්යයන් පිළිබඳ කෙටි විස්තරයක්

# V වන පරිශීෂ්ටය – ගස් හෝ අතු කපා දමන ලෙස නියම කරමින් ලබා දෙන දැන්වීම (‘T’ දැන්වීම)

.....වෙත  
(ඉඩමේ පදිංචිකරුගේ නම, පදිංචිකරු ඉඩමේ අයිතිකරු නොවේනම්, අයිතිකරුගේ නම )

2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධිත) පනතේ I වන උපලේඛනයේ 6 වන අයිතමය ප්‍රකාරව, පහත ඉඩමේ පිහිටා ඇති ගස/ගස් කපා දැමීමට හෝ අතු කපා දැමීමට හෝ එහි/ඒවායේ මුල් ගලවා දැමීමට අවශ්‍යව ඇති බව මෙයින් දැනුම් දෙමි.

.....  
.....

(ඉඩමේ ලිපිනය)

ඉහත සඳහන් ඉඩමේ වැඩි ඇති (පහතින් දක්වා ඇති) ගස/ගස් සවිකර ඇති / සවිකරමින් පවතින / සවිකිරීමට යෝජිත\* විදුලි මාර්ගයට / විදුලි පිරිසකට / විදුලි රැහැන හා පිරිසක යන දෙකටම\* ඉතා සම්පව පිහිටා ඇති අතර එය:

විදුලි මාර්ගය හෝ පිරිසක සවිකිරීම, නඩත්තු කිරීම, එහි ක්‍රියාකාරිත්වයට අවහිර වීම හෝ බාධා වීම

මහජනතාවට පිළිගත නොහැකි අනතුරු ඇතිකරන ප්‍රභවයක් වීම

සිදුවන බැවින් කපා බීම හෙලීමට හෝ අතුපැහීමට හෝ එහි මුල් අඩු කිරීමට අවශ්‍ය වී ඇත.

(කරුණාකර අදාල කාරණයට ‘✓’ ලකුණ යොදන්න) (\*කරුණාකර අනවශ්‍ය වුවන කපාහරින්න)

කපා දැමීමට හෝ අතු කැපීමට හෝ මුල් ගලවා දැමීමට නියමිත ගස/ගස් පිළිබඳ විස්තරයක් පහතින් දැක්වේ:

.....  
.....  
.....

මෙම දැන්වීමට අනුකූල වීමේදී ඔබ විසින් සාධාරණව දරන ලද යම් වියදමක් වේ නම්, එය අපි විසින් ගෙවනු ලැබේ. මෙම දැන්වීමෙහි අඩංගු අවශ්‍යතාවයන් පිළිබඳ යම් විරෝධතාවයක් ඇත්නම්, කරුණාකර මෙම දැන්වීමේ දින සිට වැඩකරන දින හත (7) ක් ඇතුළත, පහත අත්සන් කරන අය වෙත ඒ පිළිබඳව දැනුම් දෙන්න. කෙසේවෙතත්, එකී කාලදීමාව ඇතුළත අප වෙත කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණහොත්, ඉහත සඳහන් කරන ලද බලපෑම් ඇතිවීම වළක්වාගැනීම පිණිස ඉහත විස්තර කළ ගස/ගස් කපා බීම හෙලීමට හෝ අතු කපා දැමීමට හෝ මුල් ගලවා දැමීමට අප වෙත බලය හිමිවන බව ද මෙයින් දන්වා සිටිමි.

.....  
බලපත්‍රලාභියාගේ බලයලත් නිලධාරියාගේ අත්සන

බලයලත් නිලධාරියාගේ නම: .....

ඇමතුම් අංකය: .....

ලිපිනය:.....

දිනය: වච්ච/මාමා/දිදි (දැන්වීමේ දිනය)





## VI පරිශීෂ්ටය – ගස් හෝ අතු කපා දැමීමට අදාළ කාරණයක් ප්‍රාදේශීය ලේකම් වෙත යොමු කිරීම

.....වෙත  
(ගස වැවී නිබෙන ඉඩම පිහිටි පරිපාලන දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්)

2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධිත) පනතේ I වන උපලේඛනයේ 6 වන අයිතමය ප්‍රකාරව, පහත සඳහන් ස්ථානයේ පිහිටි ඉඩමේ අයිතිකරු/අයිතිකරුවන් හෝ පදිංචිකරු/පදිංචිකරුවන් වෙත පහත විස්තර කරන ගස/ගස් කපා කපා දැමීමට හෝ අතු කපා දැමීමට හෝ මුල් ගලවා දමන ලෙස නියම කරමින් දැන්වීමක්/දැන්වීම් නිකුත් කරන ලදී:

.....  
.....

ඉඩමේ අයතිකරු/අයිතිකරුවන් හෝ පදිංචිකරු/පදිංචිකරුවන් ගේ නම/නම් සහ ලිපිනය/ලිපිනයන්:

- (1) .....
- (2) .....
- (3) .....
- (4) .....

ඉහත සඳහන් ඉඩමේ පදිංචිකරු/පදිංචිකරුවන් හෝ අයිතිකරු/අයිතිකරුවන් විසින් අප විසින් නිකුත්කරන ලද දැන්වීමට/දැන්වීම් වලට විරෝධය පළ කරමින් ලබා දී ඇති ප්‍රති-දැන්වීම/දැන්වීම් මේ සමඟ අමුණා ඇත.

2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධිත) පනතේ I වන උපලේඛනයේ 6 වන අයිතමය ප්‍රකාරව, අදාළ ගස(ගස්) කපා දැමීමට හෝ අතු කපා දැමීමට හෝ මුල් ගලවා දැමීමට ඉඩ දෙන මෙන් මෙයින් ඉල්ලා සිටිමු.

.....  
බලපත්‍රලාභියාගේ බලයලත් නිලධාරියාගේ අත්සන

බලයලත් නිලධාරියාගේ නම: .....  
ඇමතුම් අංකය: .....  
ලිපිනය:.....

දිනය: වචවච/මාමා/දිදි (අයදුම්පතේ දිනය)



**VII පරිශීෂ්ටය – ඉඩමකට හෝ පරිශ්‍රයකට අපේක්ෂිත ඇතුළුවීම පිළිබඳ දැන්වීම ('E' දැන්වීම)**

.....වෙත  
(පදිංචිකරුගේ නම)

2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධිත) පනතේ II වන උපලේඛනයේ 8 වන අයිතමය ප්‍රකාරව, පහත සඳහන් ස්ථානයේ පිහිටා ඇති ඉඩමට/පරිශ්‍රයට අපගේ බලයලත් නිලධාරීන් විසින් ඇතුළුවීමට අපේක්ෂා කරන බව මෙයින් දන්වා සිටිමි:

.....  
(ඉඩමේ/පරිශ්‍රයේ ලිපිනය)

ඇතුළත්වීමට අපේක්ෂිත දිනය: වචවච/මාමා/දිදි

ඇතුළත්වීමට අපේක්ෂිත වේලාව: ... : ... පෙ.ව./ප.ව.

ඉඩමේ/පරිශ්‍රයේ සිදුකිරීමට අපේක්ෂිත කාර්යයන්ගේ ස්වභාවය සහ ප්‍රමාණය :

.....  
.....  
.....  
.....

(සිදුකිරීමට අපේක්ෂිත කාර්යයන්ගේ ස්වභාවය සහ ප්‍රමාණය හැකි පරිදි නිවැරදිව සම්පූර්ණයෙන් සඳහන් කරන්න)

ගත වන කාලසීමාව: ..... (ඉඩමේ හෝ පරිශ්‍රයේ ගත කිරීමට අපේක්ෂාකරන කාලය ඇතුළත් කරන්න)

ඇතුළත්වීමට අපේක්ෂිත පුද්ගලයින් සංඛ්‍යාව: .....

ඉහත සඳහන් දෑ පිළිබඳ යම් පැහැදිලි කරගැනීමක් අවශ්‍ය වන්නේනම් හෝ යෝජිත දිනය සහ/හෝ වේලාව සම්බන්ධයෙන් යම් අපහසුතාවයක් පවතීනම්, කරුණාකර පහත අත්සන් කරන අය අමතන්න.

.....  
බලපත්‍රලාභියාගේ බලයලත් නිලධාරියාගේ අත්සන

බලයලත් නිලධාරියාගේ නම: .....

ඇමතුම් අංකය: .....

ලිපිනය:.....

දිනය: වචවච/මාමා/දිදි (නිවේදනයේ දිනය)